

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු හා

සම්පත් උපයෝගනය



කාර්යසාධන හා පරිසර විගණන අංශය



විගණකාධිපති දෙපාර්තමේන්තුව



## පටුන

පටු අංක

1.	විධායක සාරාංශය	1
2.	පසුබිම	
2.1	හැදින්වීම	2
2.2	විගණනය සඳහා අධිකාරී බලය	3
2.3	විගණනයේ අරමුණ	4
2.4	විෂය පථය	4
3.	විස්තරන්මක විගණන සොයා ගැනීම් සහ නිරදේශ	
3.1	බස්රථ ධාවනයේ කාර්යසාධනය	5
3.2	මණ්ඩලයේ බස්රථ ධාවනයේදී පොදුගලික බස්රථ වලින් ඇති කරන බලපෑම්	8
3.3	මගි බස්රථ ධාවනයේ කාර්යසාධනය	10
3.4	බස්රථවල නඩත්තු කටයුතු	13
3.5	දැන්දන පිරිවැය කළමනාකරණය	16
3.6	මණ්ඩලයේ ප්‍රාදේශීය වැඩපොළවල කාර්ය සාධනය	19
3.7	වෙනත් ආදායම් හා පොදු කරුණු	22
3.8	විවිධ ව්‍යාපෘති	28
3.9	මණ්ඩලයේ බස් රථ සඳහා වායු විමෝචන සහතික ලබාගැනීම	32
3.10	මණ්ඩලය සතු ඉඩම්, ගොඩනැගිලි සහ අනෙකුත් දේපල	33
3.11	සේවක මණ්ඩල කළමනාකරණය	37
4.	නිගමනය	43

## 1. විධායක සාරාංශය

1958 වර්ෂයේ ලංකා ගමනා ගමනා මණ්ඩලය ආරම්භ කර ඉන්පසු කළින් කළට විවිධ අරමුණු සඳහා සිදුකළ ව්‍යුහගත වෙනස්කම ගණනාවකින් පසු මහජනතාව වෙත එලඟයේ ප්‍රධාන සේවාවක් ඇති කිරීමේ අරමුණින් 2005 වර්ෂයේ දි ශ්‍රී ලංකා ගමනා ගමනා මණ්ඩලය ස්ථාපිත කර ඇත. 2012 වර්ෂය ආරම්භයේ ශ්‍රී ලංගම සතු බස්රථ ඇණිය 7,900 ක් පමණ වූ තමුන් මෙයින් තව්‍ය වශයෙන් ධාවනය කරන ලද බස්රථ ප්‍රමාණය බස්රථ 4,400 ක් හෙවත් සියයට 56 ක් පමණ විය. 2011 වර්ෂයේ දි ප්‍රවේශ පත්‍ර ආදායම රු. මිලියන 15,176 ක් පමණ වූ අතර එම වර්ෂයේ දි භාණ්ඩාරයෙන් ලද රු. මිලියන 2,308 ක අරමුදල සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව වුව ද, වර්ෂයේ අලාභය රු මිලියන 5,614 ක් ලෙස වාර්තා කර තිබුණි.

මණ්ඩලය සම්බන්ධයෙන් සිදු කළ මෙම කාර්යසාධන විගණනයේ දි අනාවරණය වූ ධාවන අවශ්‍යතාවයන් සපුරාලීමට ප්‍රමාණවත් බස්රථ ඇණියක් සතු නොවීමත්, තව්‍ය වශයෙන් ධාවනය කරනු ලබන බස්රථ සංඛ්‍යාව මණ්ඩලයේ බස්රථ ඇණියෙන් සියයට 55 ත් සියයට 60 ත් අතර වීමත්, බස් රථ නිසි පරිදි නඩත්තු නොකිරීම, පොදුගලික බස්රථ ධාවනය මගින් මණ්ඩලයට එල්ල වී ඇති බාධාවන්, ප්‍රාදේශීය වැඩපලවල දුරවල කාර්යසාධනය, ප්‍රගස්ථ ලෙස ඉන්ධන පිරිවැය කළමනාකරණය නොකිරීම, අසාරථක වූ බස්රථ යථා තත්ත්වයට පත් නොකර ගැහින කර අඛණ්ඩ බස්රථ ලෙස ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම, මණ්ඩලයට අමතර කොටස් මිලදී ගැනීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධි විධානයන්ට පටහැනිව කටයුතු කිරීම, මණ්ඩලයට ආදායම ඉපැයිය හැකි විකල්ප ප්‍රහාරයන් පිළිබඳ නිසි අවධානය යොමු නොකිරීම, පාරිසරික කරුණු පිළිබඳව සැලකිලිමත් නොවීම, මණ්ඩලයට අයන් ඉඩම් ගොඩනැගිලි සහ දේපල වල අයිතිය සම්බන්ධ ගැටළිකාර අවස්ථා තිබීම සහ ඒවා අවහාරිතයට ඉඩ හැරීම යන නිරික්ෂණ වලට අමතරව මණ්ඩලයට අනුමත කාර්ය මණ්ඩලයක් නොතිබීම හා බදවා ගැනීම උසස් කිරීම හා මාරු කිරීම සඳහා නිසි පරිපාලියක් නොතිබීම, කාලීනව වැටුප් නොගෙවීම, සේවක අරථසාධක අරමුදලට කළ යුතු ව්‍යවස්ථාපිත අයකිරීම කාලීනව නොගෙවීම, සේවක පාරිනෝෂිත ගෙවීම පමා කිරීම හා ඒ වෙනුවෙන් විශාල මුදලක් වාර්ෂිකව අධිභාර ලෙස ගෙවීමට සිදුවීම යන කරුණු මණ්ඩලයේ කාර්යසාධන මට්ටම අවම වීමට බලපා තිබුණි. තවද මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය මෙහෙයුම් වියදම් සඳහා ප්‍රමාණවත් අරමුදල් මණ්ඩලයේ ඩීපෝ වල නොමැති වීම හා ඒ සඳහා හාණ්ඩාරයේ ප්‍රතිපාදන නිතර අවශ්‍ය වීම මෙහි දි කැපී පෙනුණු නිරික්ෂණයන් විය.

මෙහෙයුම් අකාර්යක්ෂමතාවය, අමතර කොටස් මිල දි ගැනීමේ අඩු පාඩු හා විශේෂයෙන් ඉන්ධන සඳහා විශාල වියදමක් දෙනීනික ආදායමෙන් දැරීමට සිදු වීම හැරුණු විට බස් රථ ඇණිය වර්ධනය කර මනා සේවක කළමනාකරණයක් මගින් මෙම අකාර්යක්ෂමතාවයන් අවම කර ගැනීම කෙරෙහි මණ්ඩලයේ අවධානය යොමු විය යුතු වේ.

## 2. පසුවීම

### 2.1 හැදින්වීම

පොද්ගලික බස් රජ සමාගම විසින් ධාවනය කරන ලද බස්රථ ජනසතු කිරීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලය 1958 ජනවාරි 01 දින සිට ආරම්භ කරන ලද අතර පසුව ප්‍රාදේශීය සහ පළාත් වශයෙන් මහි ප්‍රවාහන අවශ්‍යතා කාර්යක්ෂමව හා එලදායිව ඉටුකිරීමේ අරමුණින් ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල 10 ක් පිහිටුවා වර්ෂ 1978 දී මෙය විමධ්‍යගත කර ඇත.

මණ්ඩලය විසින් දිගටම පාඩු ලබන තත්ත්වයන් මත සහ වැඩිවන මහි ඉල්ලුම සපුරාලීමට අපොහොසත් විම මත පොද්ගලිකරණය මහින් රාජ්‍ය අංශය ප්‍රතිච්‍යුහගත කිරීමේ වැඩිපිළිවෙළ යටතේ 1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා හෝ රජය සතු ව්‍යාපාර පොදු සමාගම බවට පත්කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ඩිපෝ 93 ක් සිමිත සමාගම බවට පරිවර්තනය කරමින් ජනතාකරණය කරනු ලැබ ඇත. එහෙත් ජනතාකරණය මහින් අපොක්ෂිත ප්‍රතිඵල ලගාකර ගැනීමට අපොහොසත් විම නිසා 1991 අංක 37 දරන ජාතික ගමනා ගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමෙන් ඉහත ඩිපෝ ඒකාබද්ධ කර පොකුරු බස් සමාගම ලෙස පිහිටුවා තිබුණි. විවිධ ආකාරයක්ෂමතාවයන් සහ වෙනත් බාහිර ගැටුව වල බලපෑම මත පොකුරු බස් සමාගම ද අසාර්ථක වූයෙන්, 2005 අංක 27 දරන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල පනතේ 7 වන වගන්තියට අනුව හා අංක 1415/15 හා 2005 ඔක්තෝබර් 19 දින දරන අති විශේෂ ගැසට්පතුයේ පලකරන ලද නිවේදනය මහින් නැවත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවිය.

#### ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අරමුණු සහ පරාමාර්ථ

- (අ) ප්‍රාදේශීය කාර්යාල 12 මහින් ඩිපෝව සඳහා උපදෙස් දීමත් ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධීකරණය කිරීම මහින් ගුණාත්මක සහ කාර්යක්ෂම හා එලදායි බස් සේවාවක් සැපයීම පිණිස කටයුතු ප්‍රවර්ධනය කිරීම.
- (ආ) පාසල් යන ලමයින් සඳහා සතුවුදායක බස් සේවාවක් සැපයීම.
- (ඇ) මුල්‍යමය ප්‍රතිලාභ නොමැති විම හේතුකොටගෙන පොද්ගලික බස් රජ ධාවකයින් විසින් අතහැර දමා ඇති ආදායම නොලබන මාර්ග වල බස් සේවා යෙද්වීම.
- (ඇ) කොටුව මධ්‍යම බස් නැවතුම් පොලේ සිට දුර පළාත් වලට දුර ගමන් සේවා සැපයීම.
- (ඉ) රාජ්‍ය හා පොද්ගලික අංශයේ ප්‍රවාහන නියෝජිත ආයතන සම්බන්ධීකරණය කිරීම.

- (ඩ) උත්සව, විශේෂ අවස්ථා, පාර්ලිමේන්තු පළාත් සහ මැතිවරණ වැනි අවස්ථාවන් වලදී බස් සේවා සම්බන්ධිකරණය කිරීම.
- (එ) තැපැල් සහ පුවත්පත් ප්‍රවාහනය කිරීම.
- (ඇ) බස් ධාවනය සම්බන්ධයෙන් පොකුරු බස් සමාගම, මහා හණ්ඩාගාරය, ජාතික ප්‍රවාහන කොමිසන් සහාව, පළාත් සහා, අදාල අමාත්‍යාංශ සහ අනෙකුත් අදාල නියෝජිත ආයතන සමග සම්බන්ධිකරණය කිරීම.
- (ඇ) මණ්ඩලයේ රියදුරු පුහුණු පාසල් වලින් මතා පුහුණුව ලැබූ විනය ගරුක රියදුරුන් සැපයීම.
- (ඇ) රියදුරුන්, කොන්දෙස්තරවරුන්, යාන්ත්‍රික ශිල්පීන් සහ අධික්ෂණ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සම්මන්ත්‍රණ වැඩුමුළු පැවැත්වීම.
- (ඇ) ප්‍රාදේශීය වැඩපොලවලින් නිෂ්පාදනය කරනු ලබන කට්ටල / උප කට්ටල ඩිපෝවන් වෙත සැපයීම.
- (ඇ) සිත් ගන්නා සුළු අඩුකළ මිල ගණන් වලට වැඩිහිටියන් සහ ශිෂ්‍යයන් සදහා වාරුවේගපත ලබාදීම.
- (ඇ) පළාත් වැඩ පොලවල් සදහා ඉතා වැදගත් අමතර කොටස් නිකුත් කිරීම සදහා නාරාජේන්ස්පිට මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ මාර්ගස්ථාන පවත්වාගෙන යාම.
- (ක) ඩිපෝවල බස් ධාවනය සම්බන්ධයෙන් ආරක්ෂක විමර්ශන, හදිසි වැට්ලීම සෝදිසි කිරීම ආදිය පැවැත්වීම.

ඉහත අරමුණු ඉටු කර ගැනීම සදහා ක්‍රියාත්මක වන මෙම මණ්ඩලය දැනට ප්‍රධාන ඩිපෝවල 104 ක් ද උප ඩිපෝ 16 ක් ද ප්‍රධාන කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය කාර්යාල 12 ක් ද ප්‍රාදේශීය වැඩපොලවල් 11 ක් ද රියදුරු පුහුණු පාසල් 07 ක් ද සංචාරක බංගලා 06 ක් ද හා විශ්‍යාම ගාලා 02 ක් ද වශයෙන් විවිධ ඒකක වලින් සමන්විත වේ.

## 2.2 විගණනය සදහා අධිකාර බලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ කාර්යසාධන විගණනය කරන ලදී.

## 2.3 විගණනයේ අරමුණ

මෙම විගණනයේ අරමුණ වූයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් කටයුතුවල සහ මණ්ඩලය සතු සම්පත් උපයෝගනයේ කාර්ය සාධනය ඇගයිමයි.

## 2.4 විගණන විෂය පථය

කාර්යය සඳහා ලබාගත හැකි කාලය හා මානව සම්පත් පදනම් කරගෙන කාර්යසාධන විගණනය නියැදි පදනම්න් සිදු කරන ලදී. මණ්ඩලයේ බස්රථ වැඩි මෙහෙයුම් සංඛ්‍යාවක් සිදු කරනු ලබන බස්නාහිර පළාතේ ඩිපෝ 25 න් 7 ක්ද මධ්‍යම, සබරගමු සහ වයඹ යන පළාත්වල පිළිවෙළින් ඩිපෝ 15 ක්, 12 ක් සහ 15 ක්වූ සංඛ්‍යාවෙන් එක් ඩිපෝව බැහැන්ද උතුරු මැද පළාතේ ඩිපෝ 8 කින් ඩිපෝ 2 ක්ද අදාළ පරික්ෂණ කටයුතු සඳහා නියැදි පදනම්න් තෝරාගන්නා ලදී.

## 3. විස්තරාත්මක විගණන සොයා ගැනීම් සහ නිරද්‍යා

මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරික්ෂණය විය.

### 3.1 බස් රථ ධාවනයේ කාර්යසාධනය

ඩිපෝ 11 ක් සම්බන්ධයෙන් විගණනය විසින් සිදුකළ නියැදි ක්ෂේත්‍ර පරික්ෂණවලදී මණ්ඩලයේ බස් රථ ඇශ්‍යෙයේ තව්‍ය වශයෙන් ධාවනය කළ හැකි බස්රථ සංඛ්‍යාවේ සාමාන්‍ය සියයට 59 ක් වූ බව අනාවරණය වී තිබුණි. මෙසේ බස් රථ ඇශ්‍යෙය උපරිම මට්ටම්න් ධාවනයේ යෙද්වීමට නොහැකිවීමට ඉංජිනේරුමය හා ධාවනමය හේතු බලපා තිබුණි.

#### 3.1.1 බස් රථ ධාවනය සඳහා ඉංජිනේරුමය හේතු බලපෑම

මෙහෙයුම් කාර්යක්ෂමතාවය ඉහළ තැබීම සඳහා බස් රථවල ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ සැලකිලිමන් විය යුතු වේ. ඒ අනුව නියැදි පරික්ෂණයට ලක්කළ ඩිපෝ 11 ක ඉංජිනේරුමය හේතු මත ධාවනයට යොදා නොගත් බස් රථ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය බස් රථ ඇශ්‍යෙන් සියයට 40 ක් පමණ විය. එම තත්ත්වය එකී ඩිපෝවල දෙනික ධාවන අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම හා එමගින් ආදායම් තත්ත්වය අඩු වීමට බලපා තිබු බව නිරික්ෂණය විය.

මෙ සම්බන්ධයෙන් නිරීක්ෂණ හා අනෙකුත් අඩුපාඩු පහත පරිදි විය.

- (අ) තැවත ධාවනයට එක් කළ හැකි බස්රථ අනාරක්ෂිතව ගාල්කර තිබීම තැවත ධාවනයට එක් කළ හැකි බස්රථ අනාරක්ෂිතව ගාල්කර තිබීම නිසා ඒවායේ එලදායී ජීවකාලය අවම විමට ඉඩකඩ ඇති බවත් ඇතැම බස්රථ අවුරුදු 15 ක පමණ කාලයක සිට එසේ ධාවනය කර නොතිබූ බවත් නිරීක්ෂණය විය.
- (ආ) සුළ අභ්‍යන්තරීයාවන් සඳහා යොමුකළ බස්රථ නියැදි පරීක්ෂණයට ලක් කළ බිජෝ 11 ක සුළ අලුත්වැඩියාවන් සඳහා යොමුකර තිබූ, ධාවන තත්ත්වයේ පවතින බස් රථ සංඛ්‍යාව 17 ත් හා 45 ත් අතර පරාසයක වූ අතර, අමතර කොටස් වල තිහෘ නිසා දිරිස කාලයක් ධාවනයට යොදා ගත නොහැකිව පැවතුණි. මෙලෙස නියමිත කාලය තුළ අදාළ අලුත්වැඩියා සිදු නොකිරීම නිසා එම බස්රථ වල තත්ත්වය පිරිහිමිමට ලක් වී ඒවා අපහරණය කිරීමේ තත්ත්වයට ඉක්මණින් පත්වී තිබුණි.
- (ඇ) මහා පරිමාණ අභ්‍යන්තරීයාවන් සඳහා යොමුකළ බස්රථ තැවත ධාවනයට යොදාගත හැකි බස්රථ අලුත් වැඩියා කිරීමේ නිසි වැඩපිළිවෙලක් නොමැති විම නිසා එසේ දිගු කාලයක් අනාරක්ෂිත ලෙස නිෂ්ක්‍රීයව පැවතුණි. විශාල අලුත් වැඩියා සඳහා යොමුකර ඇති බස්රථවල ඇතැම උපාග ගලවා වෙනත් බස්රථ වලට සවි කිරීමට කටයුතු කිරීම නිසා අභ්‍යන්තරීයා කිරීමට යොමුකළ බස් රථ අවසානයේදී අභ්‍යන්තරීයා කිරීම අපහසු වන අවස්ථා පවතින අතර, ඇතැම්විට ඒවා අපහරණය කිරීමට යොමු කළ අවස්ථාද විය. නියැදි පරීක්ෂණයට ලක් කරන ලද බිජෝ 11 ක බස් රථ සංඛ්‍යාව 0-45 ක පරාසයක් වසර 03 ට වැඩි හා වසර 05 ක කාල පරිවිෂේෂයක් තුළද බස්රථ සංඛ්‍යාව 1-23 ක පරාසයක් වසර 05 ට වැඩි හා වසර 10 ක කාල පරිවිෂේෂයක් තුළද අභ්‍යන්තරීයාව සඳහා ගාල් කර තිබුණි. ධාවන අවශ්‍යතාවයන් සපුරාලීමට ප්‍රමාණවත් බස් රථ ඇණියක් නොමැතිව තිබියදී මෙසේ අලුත්වැඩියාව සඳහා බස් රථ දිරිස කාලයක් රඳවා තබා ගැනීමෙන් මණ්ඩලයේ ආදායම අඩුවී තිබුණු අතර, මගින්ට සැලසිය යුතු ජේවාවත් සැපයීම සීමා කර තිබුණි.

### 3.1.2 බස්රථ ධාවනය සඳහා ධාවනමය හේතු බලපෑම

ඉංජිනේරුමය හේතුන් වලට අමතරව ධාවන හේතු මත ධාවනය නොකළ බස්රථ සම්බන්ධයෙන් විගණනය වෙත ඉදිරිපත් කර ඇති නොරතුරු අනුව, මණ්ඩලයේ සමස්ත බස්රථ ධාවන කාර්යසාධනය පහත පරිදි විය.

	2011	2010	2009
	-----	-----	-----
බස් රථ ඇණිය	7,921	7,746	9,056
ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින බස්රථ සංඛ්‍යාව	5,335	5,478	5,172
ධාවනය කරන ලද බස්රථ සංඛ්‍යාව	4,413	4,495	4,530
බස්රථ ඇණියෙන් දාවනයට සුදුසු බස්රථ සංඛ්‍යාව	67%	71%	57%
බස්රථ ඇණියෙන් තම්‍ය වගයෙන් දාවනය වන බස්රථ සංඛ්‍යාව	56%	58%	50%
ධාවනය කරන ලද බස් රථ සංඛ්‍යාවට, දාවනයට සුදුසු බස්රථ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස	83%	82%	87.1%

මූලාශ්‍රය - මණ්ඩලයේ නොරතුරු පද්ධතිය

මෙම අනුව දාවනයට සුදුසු බස්රථ ප්‍රමාණයෙන් තම්‍ය වගයෙන් දාවනය කරනු ලබන බස්රථ ප්‍රමාණයේ පසුගිය වසර තුනක සාමාන්‍යය සියයට 84 ක් විය. දාවයට සුදුසු බස්රථ විලින් වාර්ෂිකව සියයට 16 ක පමණ බස්රථ ප්‍රමාණයක් දාවන හේතු මත දාවනය සඳහා යොදා නොත්තු වේ. විස්තර පහත පරිදි විය.

**(අ) දාවනය නොකිරීමට බලපෑ හේතුවල ස්වභාවය**

දෙදැනික බස්රථ දාවනය විශාල වගයෙන් අඩු වී තිබු බව නිරික්ෂණය වූ අතර අයහපත් කාලගුණ තත්ත්ත්වයන් වැනි සාධක හැරුණුවිට සේවක මණ්ඩල අඩුපාඩු , හදිසි වෙනස්වීම්, අනතුරු හා වෙනත් සේවා වල යෙදීම වැනි කරුණු පාලනය කළ හැකිව තිබු හේතු බවට හඳුනා ගත හැකි වේ.

**(ආ) නියැදි පරික්ෂා වලට ලක් කරන ලද ඕනෑම ප්‍රාග්ධන නිරික්ෂණ**

- i. මොරටුව ඕනෑම ප්‍රාග්ධන කරන ලද නියැදි පරික්ෂාවට අනුව 2012 මැයි 01 දින සිට 2012 මැයි 15 දින දක්වා රියදුරු හා කොන්දෙස්තරවරුන්ගේ උග්‍රතාවය නිසා මොරටුව ඕනෑම දාවනය නොකෙරුණු බස්රථ ප්‍රමාණය 284 ක් බව නිරික්ෂණය විය. ඒ අනුව දිනකට ඉංජිනේරු අංශයෙන් බස්රථ 60 – 65 අතර ප්‍රමාණයක් දාවනයට සුදුසු යැයි නිර්දේශ කළද රියදුරු හා කොන්දෙස්තරවරුන් ප්‍රමාණවත් නොවීම නිසා දාවනය කර තිබුණේ සියයට 40 ත් සියයට 45 ත් අතර බස්රථ ප්‍රමාණයක් බව නිරික්ෂණය විය.

- ii. මේ සම්බන්ධව රත්මලාන ඩිපෝච්ච අදාළව කරන ලද පරික්ෂාවේදී අනාවරණය වූ පරිදි 2012 මාර්තු මාසයේදී ධාවන හේතු මත ධාවන කිලෝමීටර් 112,542 ක් පමණ අහිමි වී තිබුණි. මේ අතරින් වැඩ වර්ශන හා සේවක අරුබුදු, කාර්ය මණ්ඩල අඩුපාඩු, අයහපත් කාලගුණය හෝ වාහන තදබඳය සහ නොදන්වා සේවයට නොපැමිණීම යන කරුණු මුළුක ඒවා විය.

තවද 2009 වසරේ සිට 2012 මාර්තු දක්වා කාලපරිවිෂේදය තුළ ඉලක්ක ගත ධාවන කි.මි. සංඛ්‍යාවට සාර්ථක්ෂව ධාවන හේතුමත අහිමි වූ ධාවන කි.මි. සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 11 සිට සියයට 15 දක්වා පරාසයක් තුළ විය. 2009 වර්ෂයේ සිට 2012 මාර්තු දක්වා කාලපරිවිෂේදය තුළ ධාවන හේතු මත අහිමි වූ ධාවන කි.මි ගණන වැඩිවීමේ ප්‍රවත්තාවක් පෙන්වුම කරන අතර 2009 වර්ෂයට සාර්ථක්ෂව අහිමි වූ ආදායම සියයට 68 කින් වැඩි වී තිබුණි.

#### (ඇ) මණ්ඩලයේ බස්රථ ධාවනය නොවන මාරුග

මේ අනුව පරික්ෂණයට ලක් කරන ලද ඩිපෝච්ච 11 ක මාරුග සංඛ්‍යාව 01 සිට 26 දක්වා පරාසයක් තුළ මණ්ඩලයේ කිසිදු බස් රථයක් ධාවනය නොකරන බැවින් එම මාරුග වල මගි අවශ්‍යතා වෙනුවෙන් මණ්ඩලය කිසිදු සේවාවක් සපයනු නොලබන බව අනාවරණය විය. ඒ අනුව එම අවශ්‍යතාවය ඇතැම් ප්‍රදේශවල පෞද්ගලික බස්රථ මහින් සපයනු ලබන බවත් ඇතැම් ප්‍රදේශවල කිසිදු පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කරනු නොලබන බවත් නිරික්ෂණය විය.

#### නිරද්‍යෝගන් :-

- අවම පිරිවැයකින් හා කෘෂිකිත්‍යා සිදුකළ යුතු අලුත්වැඩියාවන් හඳුනාගෙන ප්‍රමුඛත්වයෙන් කටයුතු කිරීම.
- සුළ අලුත්වැඩියාවන් අනාවශ්‍ය කාල ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට අවශ්‍ය මුළුක සම්පත් සපයා ගැනීම හා බස් රථ වල උපාංග කෙටිකාලීන පියවරක් ලෙස භූවමාරු කිරීමට කටයුතු නොකිරීම.
- කාර්මික කටයුතු වල නිරත වන කාර්ය මණ්ඩලය විධීමත් ක්‍රමවේදයක් අනුව බඳවා ගැනීම, අනුයුත්ත කිරීම හා උසස් වීම ලබාදීම.
- ධාවන කාල සටහන්වලට අනුව බස්රථ ධාවනය කරවීමට අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය ඩිපෝච්ච මට්ටමින් හඳුනා ගැනීම හා අත්‍යවශ්‍ය ග්‍රේණිටලට අයත් කාර්ය මණ්ඩලය සඳහා නිවාඩු අනුමත කිරීමේදී වැඩ ආවරණය කිරීමේ පදනමට යටත්ව නිවාඩු අනුමත කිරීම.

v. විනය ක්‍රියාමාර්ග වලට වැඩි වශයෙන් භාජනය වී ඇත්තේ නොදන්වා සේවයට වාර්තා නොකිරීම හෝ කොන්දාස්තර මහතුන් මුදල් අඩුවෙන් භාරදීම වැනි හේතු නිසා වන බැවින් එම තත්ත්වයන් ඇතිවිම වැළැක්වීමට අවශ්‍ය පරිපාටි ක්‍රියාත්මක කිරීම.

### 3.2 මණ්ඩලයේ බස්රථ ධාචනයේදී පෞද්ගලික බස්රථ වලින් ඇති කරන බලපෑම්

ඒකාබද්ධ කාල සටහන් ක්‍රියාත්මක කිරීමේදී පෞද්ගලික බස්රථ මගින් මණ්ඩලයට බලපා ඇති අවාසිදායක තත්ත්වයන් හා අන්තර පළාත් පෞද්ගලික බස්රථ ධාචනය සම්බන්ධයෙන් ඒ සඳහා අවසර ලබාදීමේදී සහ අදාළ කාල සටහන් සැකසීමේදී මණ්ඩලයේ බස්රථ වලට අහිතකර ලෙස බලපාන පරිදි සිදුවී ඇති අවස්ථා නිරික්ෂණය විය. ඒ සම්බන්ධයෙන් නියැදි පරික්ෂාවට ලක් කළ මණ්ඩලයේ ඩිපෝ කිහිපයකට අදාළ විස්තරාත්මක නිරික්ෂණ පහත පරිදි විය.

- i. කැබේතිගොල්ලැව ඩිපෝවේ මණ්ඩලයේ බස්රථ සඳහා අනුමත බස්රථ කාලසටහන අනුව පළාත තුළ මුල් කාලයේදී ධාචනය කර වූ වේලාවන් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය විසින් පෞද්ගලික බස්රථ නිමියන්ට ලබා දී තිබුණු බැවින් දෙනික ගමන් වාර 6 ක් මණ්ඩලයට අහිමි වී තිබුණි.
- ii. කැබේතිගොල්ලැව, අවස්සාවේල්ල හා අනුරාධපුර ඩිපෝ මගින් ඩිපෝවේ වැඩිම ආදායමක් උපයා ගැනුණු අන්තර පළාත් මාර්ගවල පෞද්ගලික බස්රථ නිශ්චිත කාල වේලාවක් නොමැතිව ධාචනය කරවීම සහ සැම පෞද්ගලික බස්රථයක්ම මණ්ඩලයේ බස්රථ පෙර ධාචනය කිරීමට කාල සටහන් සකස් කිරීම නිසා මණ්ඩලයේ බස්රථ ධාචනයට අහිතකර ලෙස බලපා තිබුණි.
- iii. නිව්වූව ඩිපෝවට අයත් බස්රථ මාර්ග 3 ක මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය විසින් ලබාදී ඇති ඒකාබද්ධ කාලසටහන් ක්‍රමයට ධාචනය වුවන්, සැම ගමන් වාරයකදීම මණ්ඩලයේ බස්රථයකට ඉදිරියෙන් ඊට ආසන්නයෙන් පෞද්ගලික බස්රථ ධාචනය වීමට සලසා තිබුණි.
- iv. පිළියන්දල සිට කහපොල මාර්ගයේ රාත්‍රී කාලයේ බස්රථ ධාචනයේදී එහි රියදුරු හා කොන්දාස්තර වරයාට එල්ල වූ තරජන හා බිය ගැන්වීම නිසා රාත්‍රී කාලයේ එම මාර්ගයේ මණ්ඩලයේ බස්රථ ධාචනය යෙදීමට බාධාවක්ව පැවතුණි.

### **නිරද්‍යුගෙයන්**

- i. බස්රථ සඳහා කාලසටහන් සැකසීමේදී සියලු පාර්ශව සමග සාකච්ඡා කොට පවතින තරගකාරීන්වය සැලකිල්ලට ගෙන වගකීමෙන් අනුව සහයෝගීව සියලු පාර්ශවයන් විසින් බස් රථ ධාවනයේ යෙදුවීමට නිසි වැඩපිළිවෙළක් සැකසීම.
- ii. මේ සඳහා මැදිහත්වන ජාතික ප්‍රවාහන කොමිෂන, පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය, පෙරද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය යන රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කර පෙරද්ගලික අංශයට හා මණ්ඩලයට යන දෙපාර්ශවයම සහයෝගීව ධාවනයේ යෙදිය හැකි පරිදි කාල සටහන් සකස් කිරීම.
- iii. බාහිරන් ඇතිවන තරජන සම්බන්ධයෙන් පොලිසිය ඇතුළ නීතිය ආරක්ෂා කරන ආයතන වලින් අවශ්‍ය ආරක්ෂාව ලබාගැනීම හා මණ්ඩලයේ පාර්ශවයෙන් එවාට ක්‍රියාකාරීව මැදිහත් වීම.
- iv. විශේෂයෙන් කොන්දෙස්තරවරු හා රියදුරන්ට රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම.

### **3.3 මගි බස්රථ ධාවනයේ කාර්යසාධනය**

#### **3.3.1 කාලසටහන් අවශ්‍යතාවයට අනුව ධාවනයට යොදුවන බස්රථ සංඛ්‍යාව**

මේ සම්බන්ධයෙන් නියැදි පදනම්න් සිදුකළ පරික්ෂාවේදී අනාවරණය වූ තොරතුරු පහත පරිදි විය.

##### **(අ) කාල සටහන් අවශ්‍යතාවය අනුව බස් රථ ඇශේයේ උන හෝ අධි තත්ත්වය**

නියැදි පරික්ෂණයට ලක්කළ එක් එක් ඩිපෝවල කාල සටහන් අනුව බස්රථවල අවශ්‍යතාවය හා තව්‍ය වගයෙන් පැවති බස්රථ ඇශේයට අයන් බස්රථ සංඛ්‍යාව අතර සැලකිය යුතු වෙනස්කම් පැවතුණි. කාලසටහන් අවශ්‍යතාවය අනුව බස් රථ සංඛ්‍යාව උන හෝ අධි තත්ත්වයන් නිරික්ෂණය වූ අතර මෙම තත්ත්වයන් දෙකම එම ඩිපෝවල කාර්ය සාධනයට අනිතකර ලෙස බලපා තුළුණි.

නිටටමුව, කඩවත, රත්මලාන සහ අනුරාධපුර යන ඩිපෝවල 2010, 2011 වර්ෂ අවසානයේ සහ 2012 වර්ෂයේ අප්‍රේල් සහ ජුනි අතර කාලපරිවිශේදයේදී බස්රථ සංඛ්‍යාව පිළිවෙළන් 33ක්, 40ක් සහ 67 ක් වගයෙන් කාල සටහන් අවශ්‍යතාව අනුව උනව පැවතුණි. (වාර්ෂිකව සිදුකළ යුතු වත්කම් සත්‍යාපණය පිළිබඳ තොරතුරු ඉදිරිපත් නොකිරීමෙන් මෙම තොරතුරු යාවත්කාලීන වූ වාර්තා පදනම් කරගත් තොරතුරු නොවන බව ද අනාවරණය විය.)

(ආ) පොදු මගි අවශ්‍යතාවයන්ට බැහැරව බස්රථ ධාවනයේ යෙදුවීම.

මගි අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරම් බස්රථ නොමැතිව තිබූ උත්සව, පෙළපාලි සහ හමුදා රාජකාරී සඳහා මණ්ඩලයේ බස්රථ ලබාදීම නිසා මගි ජනයාට සැලසෙන සේවාවට බලපෑමක් ඇතිවන අතර මණ්ඩලයේ ඩිපෝවල ආදායම් තත්ත්වයට අහිතකර ලෙස බලපාන බව නිරික්ෂණය විය. විස්තර පහත පරිදි විය.

- i. උත්සව / පෙළපාලි සහ හමුදා සේවා සඳහා බස්රථ ලබා දීමෙදී, දෙනික කාලසටහන් අවශ්‍යතාවය පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා අවලංග කරනු ලබන බස්රථ වාර සේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය නොකරන මාරුගවල මගින්ට මෙන්ම විශාල තදබදයක් ඇති මාරුගවල මගි ජනයාට අහිතකර ලෙස බලපා තිබුණි.
- ii. විවිධ රාජ්‍ය උත්සව සඳහා බස්රථ ලබාදීමේ බොහෝ අවස්ථාවන් වලදී බස්රථ සඳහා අයකරනු ලබන ගාස්තුව සංස්කරණ අදාළ පාරුගවයන් විසින් ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයට ගෙවීම නිසා ඩිපෝවට ලැබිය යුතු ආදායම අහිමි වේ. මෙහිදී යොදා ගන්නා බස්රථ වෙනුවෙන් ඉන්ධන, රියදුරු හා කොන්දේස්තර වැටුප්, අතිකාල, ගමන් වියදම්, සංයුක්ත දීමනා මෙන්ම සියලු නඩත්තු වියදම් ඩිපෝව මගින් දැරීමට සිදු වුවද ආදායම ඩිපෝවලට අහිමි වී තිබුණි.
- iii. මෙවැනි උත්සව පෙළපාලි සඳහා යොදාගන්නා බස්රථ වලින් අය කරනු ලබන ගාස්තුව නිර්ණය කිරීමෙදී මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) විසින් නිකුත් කොට ඇති අංක ශ්‍රී ලංගම / නිසාධා/ ධාකෝ/ ආප්/ 2012 හා 2012 ජනවාරි මස 15 දිනැති වකුලේඛය පරිදි දිනකට සාමාන්‍ය බස්රථයක් සඳහා අයකළ යුතු අවම සාමාන්‍ය කුලී ගාස්තු පිළිබඳ තොරතුරු ඇතුළත්ව තිබුණි. නමුත් එම වකුලේඛ විධිවිධාන නිවැරදිව ත්‍යාත්මක නොවන බව නිරික්ෂණය විය.
- iv. රත්මලාන ඩිපෝවට අයත් දෙමඟල් බස්රථ 03 ක් විශේෂිත අරමුණු වෙනුවෙන් නිර්මාණය කර ධාවනය කිරීමට කටයුතු කර තිබුණි. ඒ අනුව රත්මලාන ඩිපෝවට අයත් 60 – 6640 දරන බස්රථය සංචාරක සමාගමක් වෙත ලබාදී තිබු අතර ඒ සඳහා අයකළ යුතු ගාස්තු පිළිබඳ අංක ශ්‍රීලංගම/නිසාධා/ආප්/03/2010 ලිපියේ පැහැදිලි කර දක්වා තිබුණි. එම බස්රථ ධාවනයේ යෙදුවීම වෙනුවෙන් 2010, 2011 හා 2012 වර්ෂවලදී උපයා ඇති ආදායම් පිළිවෙළින් රු79,000 ක්, රු1,167,680 ක් හා රු289,760 ක් විය. මෙම බස්රථ ඉහත දැක්වූ සංචාරක සමාගම වෙත ලබාදීමෙදී රු.10,000 ක ගාස්තුවක් පමණක් ලබාගෙන බස්රථ මුදාහැර තිබුණු ද එම බස්රථ සංචාරක කටයුතු සඳහා යොදාගැනීමෙදී ආදාළ විධි විධාන යටතේ ගාස්තු අය කිරීම පිණිස එම බස් රථ ධාවනය

කළ දුර ප්‍රමාණය හා රඳවා ගන්නා කාලය පිළිබඳ තත්‍ය තොරතුරු ඩීපෝව වෙත වාර්තා තොකරන බව නිරික්ෂණය විය. තවද මෙම බස් රථයේ රියදුරු හා කොන්දෙස්තරවරයා මණ්ඩලයේ ඩීපෝවට අයත් බවත් අදාල අතිකාල හා ගමන් වියදම් දීමනා ඩීපෝව මහින් ගෙවන බවත් වාර්තා විය. මෙම බස් රථය විශාල ඉල්ලුමක් හා ආකර්ෂණයක් ඇති බස් රථයක් වන බැවින් එමහින් උපයන ආදායම ප්‍රමාණවත් තොවූ අතර ඩීපෝව මහින් විශේෂීත වෙනත් අරමුණු වෙනුවෙන් (පාසල් ලමුන් සඳහා, විනෝද වාරිකා සඳහා) ලබා දෙන බස් රථ ඩීපෝව විසින් පාලනය කරනු ලබන අතර ආදායම සංස්කරණ ඩීපෝව වෙත ලැබෙන බැවින් සාපේක්ෂ වගයෙන් ඉහත කි බස් රථ යෙදවීම වාසිදායක වන බව වාර්තා විය.

### 3.3.2 ආර්ථික තොවන පරිදි බස්රථ ධාවනය

බස්රථ ධාවනයේදී විවිධ සේතුන් නිසා දිගින් දිගටම පාඩු ලබමින් බස්රථ ධාවනයේ යොදවන බව නිරික්ෂණය විය. ඒ අනුව, ඇතැම ඩීපෝවල බස්රථ, ඩීපෝවෙන් පිටත වෙනත් දුර ස්ථානවල ගාල් කිරීම, ඩීපෝවෙන් පිටත ඉන්ධන පිරවුමහල් වෙත ඉන්ධන පිරවීම සඳහා සැලකිය යුතු දුරක් යාමට සිදුවීම, ඩීපෝ තුමියේ සිට නියමිත ගමන්වාර ස්ථාන වලට මහින් රහිතව ගමන් කිරීමට සිදුවීම ආදි විවිධ සේතු මත ආර්ථික තොවන අන්දමින් ධාවනය වන බස්රථ සම්බන්ධව මධ්‍යම බස්රථ නැවතුම්පල හා කඩවත ඩීපෝවේ කරන ලද පරික්ෂාවේදී අනාවරණය වූ අතර ආදායම තොලබමින් එම හිස් බස්රථ කෙටිදුර ධාවනය කරවීම ඩීපෝවලට අමතර වැය බරක් වී තිබුණි. විස්තර පහත පරිදි විය.

- (අ) මධ්‍යම බස්රථ නැවතුම්පොලට අයත් බස්රථ ඔරුගොඩිවත්ත නිල වාහන ජ්‍යෙකකයට ආසන්නයේ ඇති ඉන්ධන පිරවුමහලක් වෙත ඉන්ධන පිරවීම සඳහා ගෙනයාමට සිදුවීමෙන් අමතරව ධාවනය කරවීමට සිදුවූ දුර වෙනුවෙන් 2012 වර්ෂයේ මාස 04 ක් සඳහා කි.මි 6621 ක් සඳහා අනිමි වූ ආදායම රු.542,532 ක් විය.
- (ආ) කඩවත ඩීපෝව, ගනේමුල්ල - කඩවත පාරේ කි.මි 3.8 ක් ඇතුළත පිහිටි ස්ථානයක් වෙත ගෙනයාම සේතුවෙන් ඒකාබද්ධ කාල සටහනක් යටතේ ධාවනය සිදුවන මෙම මාර්ගයේ පෙරවරු 8.30 ත් පස්වරු 5.00 ත් අතර කාලය තුළ ගමන් සිමා කර ඇති බැවින් දෙනිකව ඩීපෝ තුමියෙන් පිටත්වන සියලු බස්රථ එකතුව කි.මි.600 ක් පමණ වූ මුළු දුරක් ආර්ථික තොවන ලෙස ධාවනය වන බව නිරික්ෂණය විය. ඩීපෝවේ කිලෝමීටරයකට දළ ආදායම රු.65.52 ක් ලෙස සැලකිල්ලට ගත් විට දිනකට අනිමි වන ආදායම රු.39,312 ක් වී තිබුණි.

## නිරදේශ

- i. මගි ප්‍රවාහන අවශ්‍යතාවය සඳහා ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කිරීම.
- ii. වෙනත් ආයතනවලට බස්රථ ලබාදීමේදී ඒ සඳහා වන වියදම ආවරණය වූ ලාභාන්තිකයක් සහිතව ලබාදීමට කටයුතු කිරීම හා එම ආදායම ඩිපෝව වෙත ලැබීමට කටයුතු කිරීම.
- iii. අදාළ ගාස්තු වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමට කටයුතු කිරීම.
- iv. මෙම බස්රථ ලබාදීමේදී අන්තිකාරම මුදලක් ලබා ගැනීමට යටත්ව බස්රථ මුදාහැරීම.
- v. හිහ මුදල් අය කිරීමට හා ඒ සඳහා ප්‍රමාද ගාස්තු අය කර ගැනීමට විධිවිධාන සැලස්වීම.
- vi. බස්රථ බාහිර පාර්ශවයකට මුදාහැරීමේ සිට ආපසු ලබා ගැනීම දක්වා එම බස්රථ වල ආරක්ෂාව හා වැරදි ලෙස යොදාගැනීම වැළැක්වීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කිරීම.
- vii. මධ්‍යම බස්රථ නැවතුම්පොලේ ඉන්ධන පිරවීම හා අනෙකුත් සේවා කටයුතු අවම පිරිවැයක් යටතේ කාර්යක්ෂමව ඉවුකර ගැනීම පිණිස අදාළ පහසුකම් එම ස්ථානයේ ඇති කිරීම.
- viii. කඩවත ඩිපෝව සම්බන්ධව කි.මි.4 කට ආසන්න දුරක් එසේ ආදායම තොලබමින් ධාවනය කිරීමට සිදුවීමේ ගැටලුව සඳහා ගාස්තු අයකිරීම පදනම යටතේ මගින් ධාවනය කිරීමට පියවර ගැනීමට කටයුතු කිරීම.

## 3.4 බස්රථ වල නඩත්තු කටයුතු

බස්රථ වලින් උපරිම සේවාවක් ලබා ගැනීම සඳහා ඒවා නිසි පරිදි නඩත්තු කිරීම හා ඒ සඳහා සැම බස්රථයක් සම්බන්ධයෙන් වෙන් වශයෙන් නඩත්තු තොරතුරු වාර්තා පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා නිශ්චිත කාල රාමු බස්රථ එහි නිෂ්පාදකයන් විසින්ම තීරණය කර තිබූ අතර විකිණීමෙන් පසු සේවාව නිසි පරිදි ලබා ගැනීම සඳහා මෙම සේවාවන් නිසි පරිදි ඉටු කිරීම අනිවාර්ය වේ. ඒ අනුව ධාවන කිලෝ මීටර 8800 දී වැසිය සමඟ බස්රථ සම්පූර්ණයෙන් සේදීම, තෙල් ඇල්ලීම, ග්‍රීස් සේවා කටයුතු ඉටුකිරීම සහ අනෙකුත් සිරු මාරු කිරීම වලින් පසු එන්ජින් තෙල් මාරුව සිදුකළ යුතු කි.මි 16000 දී හා කි.මි 24000 දී ඉහත සඳහන් සේවාවන් ඉටුකිරීමෙන් පසු නියමිත තටාකංගණ සේවා වාරයන් ඉටුකිරීම සහ ඉන්පසු සැම කි.මි 32000 කට වරක් බස්රථයේ වැසිය සමඟ සම්පූර්ණ පිරිසිදු කිරීමක් කර අධිපිඩින ජලයෙන් සේදා ඉර 38 වාර්තාවේ සඳහන් පරිදි බස්රථයේ සියලුම අංගයන් ආවරණය වන පරිදි අදාළ සේවා කිරීම මගින් බස්රථ උපරිම ධාවන තන්ත්වයෙන් පවත්වා ගැනීමට කටයුතු කළ යුතු වේ.

මෙම අනුව ශ්‍රී ලංගම ඩිපෝ 11 සම්බන්ධයෙන් සිදුකළ නියැදි පරීක්ෂාවේදී අනාවරණය වූ පරිදි බස්රථ සේවා කිරීම, තෙල් මාරු කිරීම සහ තටාකංගණ සේවා වාරයන් නිසි පරිදි නියමිත දිනට සිදු නොකරන බව සහ එසේ අතපසු වූ සේවා සහ නඩත්තු කටයුතු වල දිර්ස කාල ප්‍රමාදයන් වාරතා විය. එබැවින් බස්රථවල ධාවන තත්ත්වය පහළ බැස බස්රථවල එලඟයි ජීව කාලය අඩු වී තිබුණි.

සේවා කිරීම හා නඩත්තු කටයුතු වල කාල ප්‍රමාදයන් වාරතා වූ එක් එක් ඩිපෝවට අයත් බස්රථ සංඛ්‍යා පිළිබඳ විස්තර පහත ජේද වලින් සාකච්ඡා කරනු ලැබේ.

### 3.4.1 කටටල් තෙල් මාරු කිරීම

බස්රථය සඳහා නිසි නඩත්තුවක් පවත්වා ගැනීමේදී කටටල් තෙල් මාරු කිරීම හා තටාකංගණ සේවා නිශ්චිත දිනයන්හි සිදුවිය යුතු වූවද එම කාර්යයන් දිගින් දිගටම ප්‍රමාදවී සිදුව තිබු බව නිරීක්ෂණය විය.

මෙම අනුව මාස 06 සිට මාස 12 ඉක්ම වූ කාල පරාසයක් තුළ එසේ කටටල් තෙල් මාරු කිරීම සිදු නොකර ධාවනය වී ඇති අවස්ථා නිරීක්ෂණය විය. තවද නියැදි පරීක්ෂාවට ලක්වූ අවස්සාවේල්ල ඩිපෝවේ මාස 06 දක්වා කාලයක් තුළ එසේ කටටල් තෙල් මාරු නොකරන ලද බස්රථ 77 න් බස්රථ 46 ක සංඛ්‍යාවක් නව බස්රථ වීම ද මෙහිදී කැපී පෙනුනි. තවද ඩිපෝ 03 ක මාස 12 දක්වා කාලයක් තුළ බස්රථ 13 ක් ද, අවස්සාවේල්ල ඩිපෝවේ තවත් බස්රථ 02 ක් මාස 12 ට වැඩි කාලයක් තුළ ද එසේ කටටල් තෙල් මාරු කිරීම නිසි වේලාවට සිදු නොකර ධාවනයේ යොදවා තිබුණි. නියමිත දිනයන්හිදී කටටල් තෙල් මාරු කිරීමේ වැඩිපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම හා කටටල් තෙල් ලබා ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඇතැම් ඩිපෝවල නොමැති වීම ද මේ සඳහා බලපා තිබුණි.

ධාවන කිලෝ මිටර් ප්‍රමාණය අනුව අදාළ නඩත්තු කටයුතු කාලීනව සිදු කළ යුතු වූවද එසේ නොකිරීමට ලිහිසි තෙල් සහ ග්‍රීස් තොග අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයන් ඩිපෝ තුළ පවත්වාගෙන ගොස් නොතිබීම බලපා තිබු බව නිරීක්ෂණය විය. අවස්සාවේල්ල ඩිපෝවේ විගණිත දිනය වූ 2012 මැයි මස 29 වන දිනට ආසන්න දිනයන්හි දී කටටල් තෙල් තොග (Engine Oil) ගේජයන් නොතිබු අවස්ථා 14 ක් නිරීක්ෂණය විය.

### **3.4.2 බස්රථ සේවා කිරීම හා නඩත්තු කටයුතු යාචනාලිනව සිදු කිරීම.**

මුලා දුෂ්කරතා පැවතීම නිසා කට්ටල් හා උප කට්ටල් තෙල් මාරු කිරීම සඳහා අවශ්‍ය වන ලිහිසි තෙල් සහ ග්‍රීස් මිලදී ගැනීමේ දී වරින් වර කුඩා ප්‍රමාණයෙන් මිලදී ගැනීමට සිදුවීමෙන් ජ්වා තොග වශයෙන් මිලදී ගැනීම සඳහා වැයවන පිරිවැයට සාමේෂ්වර අධික පිරිවැයක් දැරීමට සිදුවී තිබුණි.

මෙම සම්බන්ධයෙන් පහත නිරික්ෂණයන් සිදු කෙරීණි.

- i. 2012 ජනවාරි 01 දින සිට 2012 මැයි 31 දක්වා යටිනුවර බිජේව යටතේ කුඩා ප්‍රමාණයන්ගෙන් තෙල් සහ ලිහිසි තෙල් මිලදී ගැනීම නිසා රු.215,972 ක අලාභයක් සිදුවී තිබුණි.
- ii. කැගල්ල බිජේවේ සිදුකල තියැදි පරික්ෂාවේදී 2012 වර්ෂයේ ජනවාරි සිට මැයි දක්වා බෙලෝ 500 ලිහිසි තෙල් සිල්ලර වශයෙන් මිලදී ගැනීමේ දී සිදු වූ රු. 82,291 ක අලාභයක් අනාවරණය විය.

### **3.4.3 නව බස්රථ සේවා ස්ථාන (Service Stations) ඇති කිරීම**

2008 වර්ෂයේ ප්‍රවාහන අමාත්‍යාංශය මගින් “ආයතනික හා කාර්මික වැඩපල ඉදිකිරීම, සංවර්ධන කටයුතු සඳහා මුදල් ලබාගැනීම” යන වැය විෂය යටතේ රු. මිලයන 34 ක මුදලක් වැයකර ම්‍යෙංඩලයේ බිජේවල බස් රථ සේවා කිරීමේ ස්ථාන පිහිටුවීම සඳහා අවශ්‍ය නව යන්ත්‍රීපකරණ ලබා දීමට 2009 සහ 2010 වර්ෂ වලදී කටයුතු කර තිබුණි. විගණන පරික්ෂාවේ දී අනාවරණය වූ පරිදි එම උපකරණ වලින් නිසි ප්‍රයෝගන නොගෙන තිබු අතර ඇතැම සේවා ස්ථාන විවෘත නොකර එම උපකරණ නිෂ්ක්‍රීයව හෝ උජන උපයෝගන තත්ත්වයක පැවතුණි. මෙලෙස බස්රථවල සේවා කිරීම තත්ත්වය සතුවූදායක නොවීම බස්රථ ඇශ්‍රීයේ ධාවන තත්ත්වයට අනිතකර ලෙස බලපා තිබුණි.

හෙළි වූ පරිදි තියැදි පරික්ෂාවට ලක් කළ බිජේ 03 ක මෙසේ නව සේවා උපකරණ කට්ටල ලබාදීමෙන් අනතුරුව වුවද එම සේවා කටයුතු නිසි පරිදි ඉටු නොකිරීමට හේතු වූ කරුණු ලෙස ඒ සඳහා නිශ්චිත ස්ථානයක් නොමැතිවීම, ජලය නොමැතිවීම හා අවශ්‍ය කාර්ය ම්‍යෙංඩලය නොමැතිවීම දක්වා තිබුණි.

එම අනුව මෙම බිජේවල බස්රථ වැසිය පමණක් පිටතින් සේදීමට කටයුතු සිදු කරන බව බිජේ කළමනාකරණය විසින් විගණනයට පැහැදිලි කරන ලදී.

මෙම සේවා කිරීම කටයුතු මගහැරීම හෝ ප්‍රමාදවීම සම්බන්ධයෙන් බලපා තිබු අනෙක් කරුණු කිහිපයක් පහත පරිදි විය.

- (අ) බාවන අංශයේ ලොග් පොත් (Log Sheet) ආගුයෙන් බස්රථ බාවන කිලෝ' මිටර් ප්‍රමාණය ගණනය කර ඉංජිනේරු අංශය වෙත දැන්වීමේ කාල ප්‍රමාදයන් පැවතුණු අතර විගණක දිනය වූ 2012 ජූනි 07 දිනට කැගල්ල ඩිපෝවේ මාස 04 ක් ඇතුළත බස් රථ 07 ක් එසේ සේවා කිරීම ප්‍රමාදව පැවතුණි.
- (ආ) කැබේතිගොල්ලේ ඩිපෝවේ බස්රථ සේවා කිරීම කටයුතු සිදු කිරීමට අවශ්‍ය උපකරණ හා අනෙකුත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් බස්රථ සේවා කිරීම කටයුතු සිදුකරනු නොලබන බව නිරීක්ෂණ විය.
- (ඇ) කළේදු පහසුකම් යටතේ අලුතින් ඩිපෝ වෙත ලබා දී තිබූ නව හීනෝ බස් රථ හැර ඩිපෝවල පවතින සම්පූර්ණ බස්රථ ඇංඁයේ සියලු බස්රථවල මසිලෝ' මිටර් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හා එකිනෙක බස්රථ වල බාවන කිලෝ' මිටර් ප්‍රමාණය කාලීනව හා නිවැරදිව වාර්තා නොවීම හේතුවෙන් කාලීනව සිදුකළ යුතු බස්රථ සේවා කිරීම කටයුතු ප්‍රමාදවීම හා අතපසුවීම සිදුවන බව පොදුවේ නිරීක්ෂණය විය.

#### නිරදේශයන් :-

- බස්රථ වල තෙල් මාරු කිරීම, නඩත්තු කිරීම සහ සේවා කිරීම සඳහා අවශ්‍ය තෙල්, ග්‍රීස් හා ලිභිසි තෙල් වර්ග මිලදී ගැනීම සඳහා දැරිය යුතු වියදම නිරන්තරයෙන් සහ අත්‍යවශ්‍යයෙන්ම මණ්ඩලයේ ඩිපෝ විසින් දැරිය යුතු වියදමක් වන බැවින් ඒ සඳහා මාසිකව ඩිපෝවක ආදායමෙන් කොටසක් වෙන් කිරීම.
- කුඩා ප්‍රමාණ වලින් මිලදී නොගෙන ප්‍රාදේශීය වශයෙන් තොග පදනමට මිලට ගැනීම හෝ මණ්ඩලයේ ප්‍රධාන ගබඩාව වෙත එන්ජින් තෙල්, ලිභිසි තෙල් හා ග්‍රීස් එකවර මිලදී ගැනීම සිදුකර ඩිපෝ වල අවශ්‍යතාවයන් මත බෙඳා හැරීම.
- එක් එක් බසය සඳහා නඩත්තු කටයුතු වෙනුවෙන් වෙන්කළ දිනය දැක්වන දැන්වීම බස් කාර්යමණ්ඩලයේ දැන ගැනීම සඳහා ප්‍රදරුණය කිරීම.
- බස්රථ සේවා කටයුතු සඳහා වගකීය යුතු අය නිශ්චය කර විධිමත් පරිදි අදාළ වගකීම පැවතීම හා පසු විපරම කටයුතු පුළුල් කිරීම.
- දැනට ලබාදී ඇති සේවා කිරීම උපකරණ ක්‍රමවත්ව පරීභරණය කිරීම සඳහා ඒවා ස්ථාපිත කිරීමට අවශ්‍ය අනෙකුත් සම්පත් සැපයීම හා ඒ පිළිබඳ පසුවිපරම ක්‍රියා මාර්ග ගැනීම.
- අදාළ උපකරණ උපරිම ලෙස ප්‍රයෝගනයට නොගැනීමට බලපා තිබූ අනෙකුත් කරුණු අධ්‍යයනය කොට අවශ්‍ය ප්‍රතිකර්ම කටයුතු සිදුකිරීම.

### **3.5 ඉන්ධන පිරිවැය කළමනාකරණය**

ශ්‍රී ලංගම ඩිපෝර්ටමේන්තු සියලු 60 කට වැඩි ප්‍රතිගතයක් ඉන්ධන සඳහා වැය වන අතර එක් එක් ඩිපෝර්ටමේන්තු රට සඳහා මාසිකව අවශ්‍ය වන ඩිසල් ප්‍රමාණය මත වැය වන ඉන්ධන පිරිවැය ගණනය කර භාණ්ඩාගාරය විසින් ඉන්ධන සඳහා සහනාධාර ලබාදීමේ ක්‍රමයක් මිට ඉහත වසර වලදී ක්‍රියාත්මක කළද වර්තමානයේ එවැන්නක් ක්‍රියාත්මක නොවීමෙන් ඩිපෝර්ටමේන්තු වල වියදුම් විශාල වශයෙන් ඉහළ යාම නිසා බොහෝ ඩිපෝර් අලාභ සහිතව පවත්ගෙන යාමට සිදුවී තිබුණි. තවද ඉන්ධන සඳහා නිසි කළමනාකරණයක් නොමැති වීමද මෙහිදී නිරික්ෂණය විය.

#### **3.5.1 ඉන්ධන තොග වශයෙන් මිලදී ගැනීම**

ඩිපෝර් සඳහා මාසිකව අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණය බණිජ තෙල් නීතිගත සංස්ථාව වෙතින් සාපුෂ්වම මිලදී ගැනීමේ දී බණිජ තෙල් නීතිගත සංස්ථාවට ලිටර 6600 ක බවුසරයක් සඳහා රු.750,000 කට ආසන්න විශාල මුදලක් එකවර ගෙවිය යුතු වේ. යම් සතුවුදායක මට්ටමකින් මූල්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යන පොලොන්නරුව, තලංගම ආදි ඩිපෝර් කිහිපයක් හැර අනෙකුත් සැම ඩිපෝරක්ම පාණ් මූල්‍ය දුෂ්කරතා පැවැතිම හේතුවෙන් වරින් වර අවශ්‍යතාවය පරිදි පොද්ගලික පිරවුමහල් වෙතින් ඉන්ධන මිලදී ගැනීම නිසා බණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මණ්ඩලය වෙත ඩිසල් ලිටරයක් සඳහා ලබාදෙන රු.1.73 ක මිල සහනාධාරය එම ඩිපෝර වෙත අභිම වී තිබුණි.

අවිස්සාවේල්ල ඩිපෝර ආස්ථිතව 2012 මැයි 24 දින සිදුකළ විගණනයේදී අනාවරණය වූ පරිදි බනිජ තෙල් නීතිගත සංස්ථාවන් තොග වශයෙන් ලබා නොගෙන පොද්ගලික ඉන්ධන හල් වලින් ඉන්ධන සිල්ලර වශයෙන් මිලදී ගැනීම නිසා 2012 මුදල අර්ධ වර්ෂය තුළ ඩිපෝර වෙත සාමාන්‍යයෙන් දැරීමට සිදුවූ අලාභය රු. 318,777 ක් බව අනාවරණය විය.

#### **3.5.2 ඩිපෝරට අයත් නොමැති වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම.**

මණ්ඩලයේ ඩිපෝර 11 ක සිදු කළ නියැදි විගණනයේදී, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ හා ප්‍රාදේශීය කාර්යාල වල වාහන සඳහා විධිමත් ක්‍රමවේදයකින් තොරව ඉන්ධන සපයා තිබු බව අනාවරණය විය. නියැදි පරික්ෂාවට ලක්කළ ඩිපෝර 4 ක 2009, 2010, 2011 සහ 2012 වර්ෂ වලදී ඩිපෝරට අයත් නොවන මණ්ඩලයේ හා වෙනත් වාහන වෙනුවෙන් සපයා තිබු ඉන්ධන වෙනුවෙන් රු. 2,798,440 වැය කර තිබුණි.

### 3.5.3 බිපෝවල ස්ථාපිත ඉන්ධන වැංකි සහ ඉන්ධන පිරවීමේ කටයුතු

නියැදි පරික්ෂාවට ලක් වූ බිපෝ කිහිපයක නිරික්ෂණය පහත පරිදි විය.

#### (අ) මොරටුව බිපෝව

- i. මොරටුව බිපෝවේ RET – 16343 E – 22207 දරන ඩිසල් පොම්පයේ මෝටරය විගණිත දිනය වූ 2012 මැයි 15 දිනට වසර 02කට වඩා වැඩිකාලයක සිට අක්‍රීයව පැවතුණු. ඉන්ධන පොම්පය අක්‍රීය තත්ත්වයට පත්වන විට එම ඉන්ධන වැංකියේ ඩිසල් ලිටර 1545 ක් පැවති බව වාර්තා වූ අතර දිරිස කාලයක් තිස්සේ මෙසේ ඉන්ධන තැන්පත්ව තිබුණෙන් මෙම ඉන්ධන පොම්පය නැවත භාවිත කළ නොහැකි අයුරින් මල බැඳීම්, තෙල් මේඛි බැඳීම් සිදුව ඇති බව නිරික්ෂණය විය.
- ii. මෙට අමතරව භාවිතයේ පැවති භුගත ඉන්ධන වැංකිය එක් පැත්තකට ඇලව පිහිටිම නිසා වැංකියේ පවතින ඉන්ධන ප්‍රමාණය තව්‍ය ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් ගිල්වුම් කෝදුවේ මීමම අනුව පෙන්වුම් කරන බව නිරික්ෂණය විය.

#### (ආ) කඩවත බිපෝව

කඩවත බිපෝවේ ඉන්ධන වැංකියට අයත් I වන පොම්පයේ මෝටරය අක්‍රීය වීම පිළිබඳව ලංකා බණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත දැනුම දි 2012 මැයි 30 දිනට මාස 06 කට අධික කාලයක් ගතවි තිබුණු. එය නැවත පිළිසකර කිරීම කළ නොහැකි බව සහ නව ඉන්ධන පොම්පයක් සවිකළ යුතු බවට බණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පැමිණ සිදුකළ පරික්ෂාවෙන් පැහැදිලි වී ඇත්, එය කඩිනමින් ඉටුකරවා ගැනීමට අසමත් වී ඇත.

#### (ඇ) නිවටුව බිපෝව

විගණිත දිනට මාස 08 ක පමණ කාලයක සිට, බිපෝවේ ඉන්ධන වැංකි 02 න් එක් පොම්පයක් අක්‍රීය තත්ත්වයේ පැවතිය ද එය අභ්‍යන්තරීය කර නොතිබුණු.

නිරදේශයන් :-

- i. මේචිලයේ බස්රථ සඳහා අවශ්‍යතාවය අනුව පෙද්ගලික පිරවුම්හල් වලින් ඉන්ධන මිලදී ගැනීමේදී සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අදාළ ආයතන සමඟ සාකච්ඡා කිරීම.

- ii. ඉන්ධන තොග වශයෙන් ලබා ගැනීමට හැකිවන පරිදි මණ්ඩලයේ වියදම් බර තැබේමේදී ඉන්ධන වියදම් සඳහා වැඩි බරක් ලබාදීම.
- iii. ඩිපෝවල පරිභාජිත වාහන වලට (වෙනත් ඩිපෝවල බස්රථ හැර) ඩිපෝව මහින් ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධ දැඩි සීමා පැනවීම. (එක් එක් නිලධාරියාගේ තනතුර අනුව උපරිම ඉන්ධන සීමා නිර්ණය කර ඇත.)
- iv. ඉන්ධන වැංකි සහ ඉන්ධන පොම්ප නිසි පරිදි නඩත්තු කිරීමේ වැඩි පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හා මේ සම්බන්ධයෙන් ලංකා බණ්ඩ තෙල් නීතිගත සංස්ථාව සම්බන්ධ කොට අවශ්‍ය පියවර ගැනීම.
- v. ඉන්ධන තොග මට්ටම හා නිවැරදි ඉන්ධන ගේ පදනම් කර ගනිමින් ඉන්ධන තොග පාලනය සම්බන්ධයෙන් පරිභාවි හැඳුන්වා දීම.
- vi. බස්රථවල මයිලෝ මිටර හා ඉන්ධන මිටර බොහෝ විට නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න සෞය බැලීම හා බස්රථ වලට ඉන්ධන පිරවීමේදී ඉන්ධන මිටර පදනම් කරගනිමින් සිදු කිරීම.

### 3.6 මණ්ඩලයේ ප්‍රාදේශීය වැඩිපොළවල කාර්ය සාධනය

මණ්ඩලයේ බස් රථ ඇශ්‍යය නිසි ලෙස නඩත්තු කිරීමට හා බස් රථ ඇශ්‍යය ඉහළ නාවා ගැනීමේ යන අරමුණු සඳහා මූල් අවධියේදී මෙම ප්‍රාදේශීය වැඩිපොළවල් ආරම්භ කර තිබුණි. විගණනයේදී නිරීක්ෂණය වූ පරිදි ප්‍රාදේශීය වැඩිපොළවල් 11ක් සම්බන්ධයෙන් පසුගිය වසර 03 ක කාර්යසාධන තොරතුරු ලබා ගැනීමට කටයුතු කළ අතර කුරුණැගල සහ බදුල්ල යන ප්‍රාදේශීය වැඩිපොළවල් 02 ට අඟල තොරතුරු ඉදිරිපත් කර නොතිබූ අතර ඉතිරි ප්‍රාදේශීය වැඩිපොළවල් 09 සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව පහත කරුණු නිරීක්ෂණය විය.

#### 3.6.1 නිෂ්පාදන කාර්ය සාධනය

##### (අ) බස් බොඩි අංත්වැඩියාව

2009 වර්ෂයේ සිට 2012 මූල් අර්ධ වර්ෂය දක්වා බණ්ඩාරවෙල, මාතලේ, පෙට්ටිගලවත්ත, උඩුබද්දාව හා මැදව්විවිය යන මණ්ඩලයේ වැඩිපොළවල්වල බස්බොඩි අංත්වැඩියාවන් සිදුකළ සංඛ්‍යාව පිළිවෙළින් 115 ක්, 242 ක්, 49 ක්, 105ක් හා 44 ක් විය.

විශ්ලේෂණය කිරීමේදී මාතලේ, උඩුබද්දාව, පෙට්ටිගල වත්ත යන ප්‍රාදේශීය වැඩිපොළවල මගින් ඉවුකරනු ලබන ප්‍රධාන කාර්යයන් වනුයේ බස් බොඩි නිෂ්පාදනය සහ බස් බොඩි

අලුත්වැඩියාව වන අතර එම ප්‍රාදේශීය වැඩපොලුවල් සඳහා වාර්ෂික ඉලක්ක ගත නිමැවුම් ප්‍රමාණය තීරණය කොට නොතිබුණු බව අනාවරණය විය.

මැද්වැවිය ප්‍රාදේශීය වැඩපොලෙහි 2009, 2010, 2011 යන වර්ෂවල අපේක්ෂිත නිමැවුම් ඉලක්කය සමග තව්‍ය නිමැවුමේ දායකත්වයේ සාමාන්‍යය සැසැදීමේදී එය සියයට 12 ක තරම් පහළ මට්ටමක පැවතුණි.

මණ්ඩලයේ සමස්ත නිෂ්පාදනය හා සැසැදීමේදී 2009 වර්ෂයට සාපේක්ෂව 2010 වර්ෂයේදී බණ්ඩාරවෙල, උඩුබද්ධාව සහ මාතලේ යන ප්‍රාදේශීය වැඩපොලුවල් වල නිෂ්පාදන කාර්ය සාධනය පිළිවෙළින් සියයට 5.5, සියයට 6.5 සහ සියයට 8 ක් බැහින් වර්ධනය වී ඇති නමුත් පෙවිගලවත්ත සහ මැද්වැවිය යන ප්‍රාදේශීය වැඩපොලෙහි නිෂ්පාදන කාර්යසාධනය 2009 වර්ෂයට සාපේක්ෂව 2010 වර්ෂයේ සියයට 2 කින් පිරිහිමක් දක්නට ලැබූණි. වර්ෂ 2009 සිට වර්ෂ 2010 කාල පරිවිෂේෂය තුළ බණ්ඩාරවෙල, මාතලේ, පෙවිගලවත්ත, උඩුබද්ධාව හා මැද්වැවිය ප්‍රාදේශීය වැඩපොලුවල සාමාන්‍ය කාර්යසාධනය පිළිවෙළින් සියයට 13, සියයට 31, සියයට 7, සියයට 14 හා සියයට 8 ක් විය.

මේ අතර පෙවිගලවත්ත ප්‍රාදේශීය වැඩපල 2004 සුනාම් ව්‍යසනයට හසුවීමෙන් පසු ගාල්ල ඩිපෝවේ බස්රථ සේදන ගොඩනැගිල්ලේ තාවකාලිකව ආරම්භ කර පවත්වාගෙන යනු ලබන නමුත් එය අවම පහසුකම් සහිතව පැවතීම නිසා එහි කාර්යසාධන මට්ටම අඩු මට්ටමක විය.

#### (ආ) ගියර පෙවි අලුත්වැඩියාව

2009 වර්ෂයේ සිට 2012 මුල් අර්ධ වර්ෂය දක්වා වූ කාල පරිවිෂේෂය තුළ ගම්පහ, මැද්වැවිය, ගිංතොට හා යටිනුවර මණ්ඩලයේ ප්‍රාදේශීය වැඩපොලුවල සාමාන්‍ය කාර්යසාධනය පිළිවෙළින් සියයට 32 ක්, සියයට 8.6 ක්, සියයට 8 ක් හා සියයට 34 ක් විය.

#### (ඇ) එන්ජින් කට්ටල අභ්‍යන්තරියාව

2009 වර්ෂයේ සිට 2012 මුල් අර්ධ වර්ෂය දක්වා වූ කාල පරිවිෂේෂය තුළ එන්ජින් අලුත්වැඩියාවේදී ද ගිංතොට, යටිනුවර ප්‍රාදේශීය වැඩපොලුවල් සියයට 40 ක සහ සියයට 42 ක කාර්ය සාධන මට්ටමක් පවත්වාගෙන ගොස් තිබු අතර මැද්වැවිය ප්‍රාදේශීය වැඩපොලේ නිෂ්පාදනයේ සියයට 29 ක තරම් අවම මට්ටමක පැවතුණි.

**(ඇ) ඇක්සල් අලත්වැඩියාව**

පසුපස ඇක්සල් අලත්වැඩියාව සම්බන්ධයෙන් 2009, 2010 සහ 2011 වර්ෂවල ගිණෝට සහ මැදව්විය යන ප්‍රාදේශීය වැඩපොලුවල්වල කාර්යසාධනය පරික්ෂා කිරීමේදී ගිණෝට ප්‍රාදේශීය වැඩපොලු පමණක් 2010 සහ 2011 වර්ෂවලදී පිළිවෙළින් පසුපස ඇක්සල් 21 සහ 05 ක් අලත්වැඩියා කර තිබූ අතර එම වර්ෂ වලදී මැදව්විය හෝ ගිණෝට වැඩපොලුවල ඉදිරිපස ඇක්සල් නිෂ්පාදනයක් සිදු වී නොමැත. අදාළ වර්ෂ වලදී මැදව්විය, ගිණෝට ප්‍රාදේශීය වැඩපොලුවල ඉදිරිපස ඇක්සල් අලත්වැඩියා කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩංගු වී පැවතුණ බව නිරික්ෂණය විය.

**(ඉ) පෙරසවි වයර නිෂ්පාදනය**

අම්පාර වයර කමිෂලේ 2009, 2010, 2011 යන වර්ෂ වලදී සහ 2012 මුදල අරඹ වර්ෂ වලදී පෙරසවි වයර නිෂ්පාදනයේ සාමාන්‍ය කාර්යසාධනය පිළිවෙළින් සියයට 27 ක්, සියයට 60 ක්, සියයට 60 ක් හා සියයට 55 ක් විය.

මෙසේ අපේක්ෂිත නිමැතුමට සාපේක්ෂව තව්‍ය නිෂ්පාදන අඩුව්වීමට බලපැ මුලික හේතුව ලෙස අමුදවා ඇතුළු අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ප්‍රමාණය නිසි පරිදි නිසි කළට නොලැබේ යාම ලෙස වාර්තා වී තිබුණි. මණ්ඩලයේ නඩත්තුවට අදාළ වයරවල අවශ්‍යතාවය මුලික වන අතර වයරවල හිජකම නිසා බස්රථ ඇණිය පුරුණ වශයෙන් දාවනය කරවීමට අපාහොසත් වීමට බෙහෙවින් බලපා තිබුණි. ඒ අනුව වයර පෙරසවි කිරීමේ කාර්යය පෞද්ගලික අංශයේ ආයතන මගින් ඉටුකර ගනු ලබන බවත්, ඒ සඳහා වාර්ෂිකව විශාල වියදමක් දැරීමට සිදු වී තිබූ බවත් නිරික්ෂණය විය. එබැවින් ඒ සඳහා ද මුදල් ප්‍රතිපාදන රජයෙන් දැරීමට සිදුවී තිබුණි.

**(ඊ) ප්‍රාදේශීය වැඩපොලුවල් මගින් අලත්වැඩියා ආපසු බිජේව වෙත බස් රථ හාර දීම.**

මොරටුව බිජේවෙන් වරින් වර ප්‍රාදේශීය වැඩපොලුවල් වෙත යොමු කළ බස් රථ අලත්වැඩියා කර නැවත බිජේව වෙත නිසි කළට හාර නොදුන් අවස්ථා 5 ක් නිරික්ෂණ විය.

අලත්වැඩියාවට යොමුකළ මෙම බස්රථ බිජේවේ බස් රථ ඇණියට ඇතුළත් වී තිබුණාද හොතික වශයෙන් ඒවා බිජේව සතු නොවීම නිසා දිර්ස කාලයක් තුළ බස් රථ ඇණිය උපයෝගනය උපරිම මට්ටමන් පවත්වා ගෙන යාමට බාධාවක් වී තිබුණි. දාවනයට තුළ මෙම බස්රථ නැවත අප්‍රත්වැඩියාකර බිජේව වෙත ලබා ගැනීමට ප්‍රමාණවත්

පියවර ගෙන නොතිබුණු අතර, මෙම ප්‍රමාදය සඳහා පැහැදිලි හේතු විගණනයට ඉදිරිපත් නොකෙරුණි. සමස්තයක් ලෙස ගත්විට මෙම වැඩපොලවල්වල නිෂ්පාදන කාර්යසාධනය අවම මට්ටමක පැවතීමට බලපා ඇත්තේ ඒවායේ පවතින මානව හා භෞතික සම්පත්වල හිහතාවය බව නිරික්ෂණය විය.

### 3.6.2 ප්‍රාදේශීය වැඩපොල වල සේවක මණ්ඩල කළමණාකරණය

මෙම සම්බන්ධව විස්තර පහත දැක්වේ.

- (අ) ප්‍රාදේශීය වැඩපොලවල කාර්ය මණ්ඩලය ගම්පහ, බණ්ඩාරවෙල, යටිනුවර, ගිංතොට හා මැදව්චිය ප්‍රාදේශීය වැඩපොලවල පිළිවෙළින් 02, 11, 35, 45, 50 වශයෙන් උගනව පැවතුණි. මෙම උගනතා ගණනය කර ඇත්තේ මණ්ඩලය විසින්ම පිළියෙළ කර ඇති සේවක මණ්ඩල අවශ්‍යතාවය ගණනය කරනු ලබන නිරණයකයන් සැලකිල්ලට ගනිමිනි. එහෙත් මෙම ගණනය කිරීමේ පදනමෙහි සාධාරණත්වය තහවුරු නොවිය. නියැදි පරීක්ෂණයට ලක්වූ යටිනුවර ප්‍රාදේශීය වැඩපොලේ ඉංජිනේරු කමිකරුවන් 11 ක් වූ අතර වැද්දම්කරුවෙකු, විදුලි කාර්මිකයෙක්, මැෂින් අංශයේ කමිහල්කරුවෙකු සහ මැෂින් අංශයේ වැද්දම්කරුවෙකු වශයෙන් අවශ්‍ය පළපුරුද්ද නොමැති සිව් දෙනෙක් ඉංජිනේරු කමිකරුවන් වශයෙන් සේවයේ යෙදී සිටි බව නිරික්ෂණය විය.
- (ආ) ගිංතොට ප්‍රාදේශීය වැඩපොලේ අනුවිත ලෙස කාර්ය මණ්ඩලය සේවයේ යොදවා තිබු අතර, කාර්ය මණ්ඩල සාමාජිකයන් හත් දෙනෙකු නිතු තනතුරින් බාහිරව ඊට ඉහළ මට්ටමේ තනතුරුවල සේවය කිරීම සඳහා අනුවිත ලෙස පත්වීම් ලබා දී තිබුණි. මෙට අමතරව ගබඩා පාලකවරු දෙදෙනෙක් සහකාර සම්පාදක නිලධාරී තනතුරේද, ගබඩා ලිපිකරුවෙක් ගබඩා පාලක තනතුරේද රාජකාරී ආවරණය කළ බව වාර්තා විය.
- (ඇ) පෙට්ටිගලවත්ත ප්‍රාදේශීය වැඩපොලේ කමිකරු ග්‍රේනියේ සේවකයින් දෙදෙනෙක් තහඩු කාර්මික තනතුරේද, ගබඩා කමිකරුවෙක් ලිපිකරුවෙකු වශයෙන්ද, අනුවිත පත්වීම් ලබා රාජකාරී ඉටුකරන බව නිරික්ෂණය විය.
- (ඇ) උඩුබද්ධාව ප්‍රාදේශීය වැඩපොලේ ඉංජිනේරු පරීක්ෂකවරයෙක් පෝමන් තනතුරේද, ලිපිකරු තනතුරේ තිදෙනෙක් ලිපිකරු ආවරණ තනතුරේද, අනුවිත සේවයේ යෙදී සිටි බව නිරික්ෂණය වීම.

### **නිරද්‍යායන් :-**

- i. මණ්ඩලයේ ප්‍රාදේශීය වැඩපොලවලින් ලැබෙන දායකත්වය පුමුබ කාරණයක් ලෙස සලකා අවශ්‍ය අමතර කොටස් ඇතුළු අවශ්‍යතා අවශ්‍ය ප්‍රමාණයෙන්, නිසි ගුණාත්මක තත්ත්වයෙන් නිසි කළට වේලාවට ලබා දීම.
- ii. ප්‍රාදේශීය වැඩපොලවල්වල ධාරිතාවය උපරිම මට්ටමින් පවත්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම.
- iii. පිළිගත් නිරණයකයන් යොදාගනීමින් අවශ්‍යතා පදනම් කරගෙන අනුමත කාර්ය මණ්ඩලය නිරණය කිරීම.

### **3.7 වෙනත් ආදායම් හා පොදු කරුණු**

#### **3.7.1 අඛලි බස්රථ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම.**

2012 මාර්තු 23 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 12/0422/538/010 සහ ඒ සම්බන්ධයෙන් 2012 අප්‍රේල් 24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම දීමේ අංක අම්ප/12/0422/538/010 අනුව ගර්හිත කර භාවිතයෙන් ඉවත්කර ඇති බස්රථ 1882 ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සහ එමගින් ලැබෙන ආදායමින් දැනුට ධාවනයෙහි නිරත බස්රථ ඇුණියට අවශ්‍ය නව වයර්, ටියුල්, බැටරි සහ අමතර කොටස් මිලදී ගෙන නඩත්තු කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබුණි. මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරික්ෂණය විය.

(අ) 2012 ශ්‍රී ලංගම අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක 15 මගින් මෙම ගර්හිත බස්රථ වෙන්දේසි කිරීමේ දී එම බස්රථ වල ලියාපදිංචි සහතිකය අවලංගු නොකර ලියාපදිංචි සහතිකය සමග වැසි නොකපා විකිණීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අමේක්ජා කර තිබුණි.

අමාත්‍ය මණ්ඩල සංදේශයේ හෝ තීරණ දැනුම දීමේ දී හෝ එසේ ගර්හිත කර භාවිතයෙන් ඉවත් කරන ලද අඛලි බස්රථ වෙන්දේසි කර විකිණීමේදී එම බස්රථවල ලියාපදිංචි සහතිකය සමග වෙන්දේසි කිරීම සඳහා අනුමැතියක් ලබාදී නොතිබූ අතර පසුව අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් මත ලියාපදිංචි සහතිකය සමග වැසි නොකපා ගර්හිත බස්රථ වෙන්දේසි කිරීමට කටයුතු කර තිබුණි.

(ආ) වෙන්දේසිකර විකිණීම සඳහා ඉදිරිපත් කරනුයේ අදාළ අඟත්වැඩියාවන් ආර්ථික වශයෙන් එලදායී නොවන ලෙසට වර්ගීකරණය කර ඇති සහ දිර්ස කාලයක් තිස්සේ ධාවනයෙන් ඉවත්කර ඇති අඛලි බස්රථ හෝ ගර්හිත කිරීමට යෝජිත බස්රථ වන බැවින් එවා තැවත ධාවන තත්ත්වයට එක් කිරීමට ඉඩකඩක් නොමැති බස්රථ වියහැකිය. මෙසේ වෙන්දේසි කරන බස්රථවල ලියාපදිංචි සහතිකය බාහිර පාර්ශවයක් වෙත වැසිය

නොකපා වැඩි මුල්‍ය ප්‍රතිලාභයක් මත වෙන්දේසි කිරීම මගින් නැවත ධාවනයට තුළුදුසු බවට තීරණය කරන ලද බස්රථවල ලියාපදිංචි සහතික යොදා ගනිමන් වෙනත් අයාටා ත්‍රියාවලට යෙද්වීමට ඉඩකඩා ඇති බව නිරික්ෂණය විය.

- (ඇ) මෙසේ ලියාපදිංචි සහතිකය සමග වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ගරහිත බස්රථ සම්බන්ධයෙන් සිදුකළ නියැදි විගණන පරිශ්‍රාවේදී 2012 ජූනි 18 දිනට ලියාපදිංචි සහතිකය සමග වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ බස්රථ 42 න් 11 ක් වෙන්දේසියේදී නොවිකිණී ඉතිරි වී තිබුණ් 2012 මැයි 24 දිනට වෙන්දේසි කිරීම අවසන් වූ රත්මලානා, මොරටුව, නොරණ, මතුගම හා ඩොමාගම යන ඩිපෝවල වෙන්දේසියේදී නොවිකිණී ඉතිරි වූ බස්රථ සංඛ්‍යාව පිළිවෙළන් 18 ක්, 13 ක්, 27 ක්, 31 ක් සහ 31 ක් විම හා එහිදී ඇස්ක්‍රීතමෙන්තු ගත ආදායමට වඩා බස්රථ වෙන්දේසි ආදායම රු.4,638,000 කින් අඩු විම යන කරුණු සැලකීමේ දී මෙසේ ලියාපදිංචි සහතිකය සමග බස්රථ වෙන්දේසි කිරීමෙන් වැඩි මුල්‍ය ප්‍රතිලාභයක් අරමුණු කිරීම නිෂ්ප්‍රවාන බව නිරික්ෂණය විය.
- (ඇ) වෙන්දේසියට ඉදිරිපත් කිරීමෙන් පසු ඉතිරි වන අඛලි බස්රථ ඉහත සඳහන් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව මුදල් හා ක්‍රමසම්පාදන ඇමතිතමාගේ නිරික්ෂණ වල යෝජනා කර ඇති ආකාරයට බස්රථ සැකිලි දිවයින වටා සමුදු තීරයේ බාධනය වැළැක්වීම සඳහා උපකාරී වන කොරල්පර වර්ධනය විමට හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා යොදා ගැනීම පිළිස අදාළ ආයතන වෙත ලබාදීමට යෝජනා කර ඇතන් එම තීරණය ත්‍රියාත්මක වී නොත්තුවේ.
- (ඉ) අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව මුදල් හා ක්‍රමසම්පාදන ඇමතිතමාගේ නිරික්ෂණ මගින් ඉදිරිපත් කළ යෝජනාවෙහි බස්රථ වෙන්දේසියෙන් ලැබෙන ආදායම දැනට ධාවනයෙහි නිරත බස්රථ ඇණියට අවශ්‍ය වන වයර ටියුබ්, බැටරි සහ අමතර කොටස් මිලදී ගැනීම සහ නඩත්තු කිරීම සඳහා යෙදවිය යුතු බවට උපදෙස් දී ඇතන්, මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ නියැදි පරික්ෂාවට ලක්කළ ඩිපෝවලදී හෝ මේ සඳහා විධිමත් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ත්‍රියාත්මක කරන බවට ප්‍රමාණවත් සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් නොවුණි.
- (ඊ) ගරහිත කිරීමට යෝජිත, හාවිතයෙන් ඉවත්කරන ලද බස්රථ ගරහිත බස්රථ ලෙස වර්ගීකරණය කර අඛලි බස්රථ ලෙස ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම සඳහා ඉදිරිපත් කිරීමට අවම වශයෙන් ධාවන කිලෝ මිටර 500,000 ඉක්මවා ධාවනය කර තිබිය යුතු විම හෝ බස්රථ ලියාපදිංචි දින සිට අවම වශයෙන් වසර 15 ක සක්‍රීය මෙහෙයුම් කාලයක්

සම්පූර්ණකර තිබිය යුතු බවට වූ අනිවාර්ය නිර්ණායකයන් මෙහිදී සඳහා බලා තොත්තු බව නියැදි පරික්ෂණයට ලක්කළ ඩිපෝවලින් නිරික්ෂණය විය. විස්තර පහත පරිදිවිය.

- i. නියැදි පරික්ෂාවට ලක්වූ ඩිපෝ 3 ක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ බස් රථ 5 ක දාවන දුර කි.ම් 214,828 සිට 358,517 ක පරාසයක් තුළ වූ අතර මෙහෙයුම් කාලය වර්ෂ 04 සිට වර්ෂ 11 දක්වා වූ කාල පරාසයක් විය.
- ii. දාවන කාලය වසර 15 ඉක්මවා යුතුව ප්‍රථමයෙන් දාවනයෙන් ඉවත් කළ බස්රථ 23 ක් ගරහිත බස්රථ ලෙස වර්ගිකරණය කර තිබුණි.  
ඉහත තොරතුරු අනුව ලියාපදිංචි අංකය 61 හෝ 62 කාණ්ඩියට අයන් බස්රථ බොහෝමයක් අකාලයේ ගරහිත තත්ත්වයට පත්ව ඇති අතර දාවන තත්ත්වයේ පවතින බස්රථ ප්‍රමාණයෙන් සියයට 30 ක් පමණ මෙම කාණ්ඩියට අයන් බස්රථ වන බැවත් හා ඉහත බස්රථ විවිධ ඉංජිනේරු හේතු මත දාවනයෙන් ඉවත් කළ විට අවශ්‍ය අලුත්වැඩියාවන් කඩිනමින් සිදුකර දාවන තත්ත්වයට පත්කළ හැකිව තිබිය දී දිරස කාලයක් නිෂ්ක්‍රීය ලෙස තබා තිබීමෙන් මෙලෙස විශාල වාණිජ වට්නාකමකින් යුතු බස්රථ අකාලයේ ගරහිත තත්ත්වයට පත්වීමට හේතු වී තිබු බව නිරික්ෂණය විය.

### 3.7.2 මණ්ඩලයේ බස්රථ ප්‍රවාරණ කටයුතු සඳහා යොදාගැනීම

මණ්ඩලයේ බස් රථ ප්‍රවාරණ කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද නියැදි විගණන පරික්ෂණයෙදී පහත සඳහන් කරුණු නිරික්ෂණය විය.

- (අ) 2012 වර්ෂය තුළ මණ්ඩලය සතු දේපල අතර විශේෂයෙන් බස් රථ, ප්‍රවාරණ කටයුතු සඳහා වැඩි වශයෙන් ලබා දී ඇති බවත් මේ සඳහා යොදවන ඉලක්කගත බස් රථ ප්‍රමාණය බස් රථ ඇණියෙන් සියයට 25 කට ආසන්න ප්‍රමාණයක් වූ බවත් නිරික්ෂණය විය.
- (ආ) පානදුර, අම්බලන්ගොඩ, උඩුගම, රත්මලාන, යාපනය, කුරුණෑගල, වෙන්නප්පුව ඩිපෝවල බස්රථ සඳහා ප්‍රවාරණ ආයතන 05 කින් රු.65,000, රු. 90,000 ක් දක්වා ආදායමක් එක් බස් රථයක් සඳහා 2011/2012 වර්ෂවලදී ලබාගෙන ඇති බව නිරික්ෂණය විය.
- (ඇ) පොද්ගලික මූල්‍ය සාමගමක් විසින් ප්‍රවාරණය සඳහා මණ්ඩලයේ බස් රථ යොදා ගැනීම පිළිබඳ සිදු කළ විගණනයෙදී පහත කරුණු නිරික්ෂණය විය.

- i. සන්නමිකරණයට අදාළව ඊට උනන්දුවක් දක්වන පාර්ශයන් තෝරාගැනීම සඳහා පලකල ප්‍රසිද්ධ දැන්වීමෙන් පිටපත් විගණන අවස්ථාවේ ඉදිරිපත් නොකෙරුණි. මේ අනුව රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ තෙවන පරිවිෂේෂයේ 3.2.2 පරිදි ප්‍රසිද්ධ ප්‍රවත්පතක පලකල යුතු වූවත් එසේ කටයුතු කර නොතිබුණි.
- ii. සන්නමිකරණයට අදාළව ඉදිරිපත් කර තිබූ මිල කැඳවීම සහ මෙම ආයතනය තෝරාගත් පදනම පිළිබඳව තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණි.
- iii. බස් රථයේ දෙපස ප්‍රවාරණ දැන්වීම වලට යොඳාගැනීමට අදාළ කොන්දේසි නමින් දින රහිත පොදු ලියවිල්ලක් විගණනයට ඉදිරිපත් කර තිබුණි. මෙවැනි කොන්ත්‍රාත්තුවකට අත්‍යවශයෙන් ඇතුළත් විය යුතු වැදගත් කරුණු අදාළ පාර්ශවයන් වෙත සන්නිවේදනය වී ඒවා පිළිගෙන නොතිබීම නිසා ගනුදෙනුව අවිධිමත් ගනුදෙනුවක් බව නිරික්ෂණය විය.
- iv. මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මගින් අදාළ දැන්වීම සඳහා මුදල් අයකරනු ලබන බව පැහැදිලි කර තිබුණු අතර, සන්නමිකරණය සඳහා ලබාගනු ලබන බස්රථ වල අවශ්‍යතාවය පිළිබඳ හා බස්රථ ධාවනය නොවීම හේතුවෙන් අයකරන ගාස්තුව, ස්ටිකරය ඇල්වීමට ගත කරන කාලය හා එය ඉවත් කරන දිනය වැනි ඩිපෝ කළමනාකරු විසින් අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු පිළිබඳ ඩිපෝ කළමනාකරු දැනුවත් වී නොතිබුණි.
- v. පෙරද්‍රලික මූල්‍ය සමාගමක් වෙත බස් රථ සන්නමිකරණය සඳහා ලබාදීමට අදාළ මූල්‍ය ලිපිය මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (උවන) මගින් නිකුත් කර ඇත්තේ 2011 සැප්තැම්බර 09 දිනදිය. එහෙත්, ඊට පෙර බස් රථ ප්‍රවාරණ කටයුතු සඳහා ලබා දී ඇති ඩිපෝ 07 කට අයන් බස් රථ 47 කට අදාළ තොරතුරු හෙළිදරව් විය.
- vi. පෙරද්‍රලික මූල්‍ය සමාගම සමග සිදුකරන මෙම ප්‍රවාරණ ව්‍යාපෘතියට අදාළ බස් රථ 1000 ක් සඳහා ලබාදීමට එකඟ වීමෙදි එතෙක් අය කරනු ලැබූ රු.65,000 ක් මූල්‍ය ගාස්තුව කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකින් තොරව රු.35,000 ක් දක්වා අඩුකර ඇති බවට අදාළ ලිපියේ දක්වා ඇති සටහනට අනුව නිරික්ෂණය විය. ඊට අමතරව මෙම ව්‍යාපෘතියට අදාළව විධිමත් ගිවිසුමක් අත්සන් කොට නොතිබුණි.

- vii. බස්රථ සන්නමිකරණයේදී පිළිගත් සම්මතයක් හඳුනාගෙන නොතිබූ නිසා මණ්ඩලයේ අනනාතාවයට භානිවන අයුරින් ප්‍රවාරණ කටයුතු සඳහා බස් රථ යොදාවා ගැනීම භා පිළිගත් සම්මතයන් තුළ වුවද ආදායම් අවස්ථා උපරිම ලෙස යොදාගැනීමට කටයුතු කර තිබුණි.
- (ඇ) බස් රථ සන්නමිකරණයේදී නිරික්ෂණය වූ අඩුපාඩු  
මෙ සම්බන්ධයෙන් පහත අඩුපාඩු නිරික්ෂණය විය.
- නියැදි පරික්ෂණයට ලක් වූ තලංගම ඩිපෝලේ බස් රථ සන්නමිකරණය සඳහා ලබා දීමෙදී අදාළ ඩිපෝලේ නියමිත ආකාරයේ ලිඛිත උපදෙස් ලබාදී නොතිබෙමෙන් බස් රථ සන්නමිකරණය දහවල් කාලයේදී සිදු වී ඇතන් මෙම කාර්යය සඳහා ධාවනය නතර කිරීම වෙනුවෙන් අයකිරීම සිදු වී නොමැති බව නිරික්ෂණය විය. ඒ අනුව NA-1267, NA-1259, 63-3329, 62-2378, NA-1260 යන බස්රථ වෙනුවෙන් අයවිය යුතු රු.75,000 ක මුදලක් අයකර ගෙන නොතිබුණි.
  - බස් රථ ප්‍රවාරණය සඳහා අලවන ලද දැන්වීම නියමිත දින වලදී ඉවත් කිරීමට කටයුතු කර නොමැති බවත්, අදාළ දැන්වීම ඉවත් කිරීමෙන් පසු බස් රථය නැවත ධාවනයට යෙද්වීම සඳහා පින්තාරු කිරීම සිදුකළ යුතු වුවත් ඒ සඳහා අදාළ ප්‍රතිපාදන අදාළ ඩිපෝල්ලට ලැබේ නොමැති බවත් නිරික්ෂණය විය. එසේ දැන්වීම ඉවත් නොකළ බස් රථ 03 ක් පිළිබඳ විස්තර නියැදි පරික්ෂණයේදී අනාවරණය විය.

### 3.7.3 මණ්ඩලයේ ලාංඡනය සහිතව අධිසුබෝපහෝගී බස්රථ ධාවනය කරවීම

මෙ සම්බන්ධයෙන් සිදුකළ විගණනයේදී මාර්ග කිහිපයක මණ්ඩලයේ ලාංඡනය සහිත මණ්ඩලය විසින් භාවිතා කරන ප්‍රවේශපත් නිකුත් කරමින් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් වූ ගාස්තුවක් යටතේ විවිධ පෙළද්ගලික බස්රථ හිමිකාර සමාගම මගින් නගරාන්තර අධිසුබෝපහෝගී බස් රථ සේවාවක් පවත්වාගෙන යන බව නිරික්ෂණය විය. මෙම බස් රථ වල රියදුරු භා කොන්දාස්තර යන දෙදෙනා මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට අයත් වුවද පෙළද්ගලික සමාගමේ නිල ලාංඡනය සහිත නිල ඇදුමකින් සැරසී රාජකාරී කරන බව නිරික්ෂණය විය. විස්තර පහත පරිදි විය.

පොද්ගලික බස් රථ මාරුග අංකය සමාගම	බස්රථ අංක	බස් රථ සේවා ආරම්භ කළ දිනය
බස් රථ සමාගම I	100	විගණනයට තොරතුරු ඉදිරිපත් නොවුණි.
බස් රථ සමාගම II	100,154	2011 අගෝස්තු 13 NB-2205 NB-2206 NB-2207
		2012 අප්‍රේල් 04

මෙම බස් රථ වලින්, අදාළ ඩිපෝව වෙත කිසිදු මුදලක් අයවෙන බවට තොරතුරු ඉදිරිපත් නොකෙරුණි. විස්තර පහත පරිදි විය.

- i. ධාවනය කරන ඉහත මාරුග මගි තදබදයක් සහිත වූ මාරුග වන අතර, මාරුග අංක 100 යටතේ ධාවනය වන බස් රථ සමාගම I ට අයන් මෙවැනි බස් රථයක කිලෝමීටරයට ආදායම රු.118 ක් පමණි අංක 100 හා 154 යන මාරුග වල ධාවනය වන බස් රථ සමාගම II ට අයන් බස් රථයක කිලෝමීටරයට ආදායම රු.68.50 ක් පමණ වන බවද අනාවරණය විය.
- ii. ඉහත කී අධි පූජෝපහෝගි බස්රථ සේවාව සම්බන්ධයෙන් අදාළ පොද්ගලික බස්රථ සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම් වල පිටපත් හෝ මණ්ඩලයේ නිල ලාංඡනය/සන්නම්නාමය තෙවන පාර්ශවයක් වෙත කුලියට, බද්දට දීම හෝ අයිතිය විකිණීම සම්බන්ධයෙන් ඇතිකරගත් ගිවිසුම් ඇත්තම එම තොරතුරු කිසිවක් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

#### නිරදේශ

- i. ඉතාම අඛලන් වූ බස්රථ පමණක් වෙන්දේසි කිරීමට හැකිවන පරිදි කටයුතු කිරීම.
- ii. දැනට අපහරණය කරන බස්රථවල අංක වෙනත් මෝටර් වාහන වෙනුවෙන් යොදාගෙන අයටා ලෙස ධාවනයට එකතු කිරීමේ ඇති ඉඩකඩ ඉවත් කිරීමට වැසිය කපා ලියාපදිංචි සහතිකය රහිතව අඛලං වූ ගර්හිත බස්රථ වෙන්දේසි කිරීමට කටයුතු කිරීම.
- iii. හැකි හැම විටම අදාළ බස්රථ වලට ඉහළ මිලක් ලැබෙන පරිදි වෙන්දේසි මෙහෙයුවීමට අවශ්‍ය මැදිහත්වීම ඇති කිරීම.

- iv. සන්නමිකරණය සඳහා ඉදිරිපත් වන වෙළඳ ආයතන සමඟ පැහැදිලි කොන්දේසි ඇතුළත් විධිමත් ගිවිසුමක් යටතේ සිදු කිරීමට කටයුතු කිරීම.
- v. සන්නමිකරණය සඳහා බස්රථ ලබාදෙන ඩිපෝවල තිලධාරීන් අඛාල කාරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පරිදි දැනුවත් කිරීම හා අඛාල උපදෙස් ලබා දීම.
- vi. මණ්ඩලයේ ලාංඡනය සහිතව බාහිර පාර්ශව වලට ආදායම ඉපසිලුම ලබා දී ඇති අවස්ථාව වෙනුවට මණ්ඩලය විසින්ම අඛාල අත්හඳා බැලීම සිදු කිරීමට කටයුතු කිරීම.

### 3.8 විවිධ ව්‍යාපෘති

#### 3.8.1 මණ්ඩලයේ අවශ්‍ය අමතර කොටස් මිලදී ගැනීම

පැවති අමතර කොටස් මිලදී ගැනීමේ ක්‍රමවේදයේ විවිධ අකර්මනාතාවයන් පැවතීම නිසා , ඒවා නිවැරදි කිරීම සඳහා 2011 ජූලි මස සිට භාණ්ඩාගාරය විසින් ලබාදෙනු ලබන තීරු බදු සහනය යටතේ අමතර කොටස් ආනයනය කර සහන මිලක් යටතේ ඩිපෝ වෙත ලබාදීම සඳහා පෞද්ගලික සමාගමක් සැපයුම්කරු ලෙස තෝරාගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරික්ෂණය විය.

(අ) ප්‍රසම්පාදන කමිටුවල අධිකාර සීමාවන් තීරණය නොකර කටයුතු කිරීම.

2012 ජූලි 01 සිට 2012 නොවැම්බර 30 දක්වා මාස 05 ක දී පමණක් මිලදී ගැනීම වටිනාකම රු. මිලියන 296 ක් වන අතර ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.4 මාර්ගෝපදේශය අනුව අඛාල බලත්ල හා සීමාවන් ඉක්මවා කටයුතු කර තිබුණි.

(ආ) තීරු බදු සහනය වාසිදායක අයුරින් යොදා නොගැනීම.

මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරික්ෂණය විය.

- i. ඇතැම් අමතර කොටස් වෙනුවෙන් ඉදිරිපත් වී තිබුණේ සැපයුම්කරුවකු හෝ දෙදෙනෙකු පමණක් වීම නිසා උපදෙස් සංග්‍රහයේ 7.9.2 වගන්තියේ (ඥ) මේදය අනුව කටයුතු කර නොතිබුණි.
- ii. නියැදි පරික්ෂාවට ලක්කළ කැගල්ල හා අවස්ථාවේල්ල ඩිපෝවල පිළිවෙළින් මිලදී ගත් අමතර කොටස් අයිතම් 4 ක් හා 3 ක් බැහින් විවිධ දේශ සහිත වූ අතර නියැදි

- පරීක්ෂාවට ලක්කළ බිජේ 3 ක අමතර කොටස් අයිතම 10 ක සියයට 6 සිට සියයට 148 දක්වා පරාසයන් තුළ බාහිර සැපයුම්කරුවන්ට වඩා මෙම සැපයුම්කරු විසින් සපයනු ලබන අමතර කොටස් වල මිල ගණන් වැඩි තත්ත්වයක් නිරීක්ෂණය විය.
- iii. මණ්ඩලයේ බස් රජ ඇණිය ඉහළ නැංවීමට හා බිජේවල පවතින මූල්‍ය දුෂ්කර තත්ත්වයන් සැලකිල්ලට ගෙන එම බිජේවල මෙහෙයුම් පිරිවැය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ එක් විශේෂ අරමුණක් වී තිබුණි. එසේ වුවද එමගින් අපේක්ෂා කරන ලද මූල්‍ය ප්‍රතිලාභය බිජේව වෙත ලැබේ නොතිබුණි.

**(ඇ) ගිවිසුමේ ඇතුළත් විය යුතු මූලික කොන්දේසි**

මෙම ගිවිසුමේ ගිවිසුම කාලය සඳහන්ව නොමැති අතර මෙම ගණුදෙණුවේ දේශීය නියෝජීතයා අතරමැදියෙකු ලෙස කටයුතු කරන බව මෙම ගිවිසුමගත බැඳීම ඉන්දියානු සමාගම සමඟ වීම නිසා තහවුරු වේ. මණ්ඩලයේ ගබඩාවේ මෙම දේශීය නියෝජීතායතනයේ ප්‍රවාරණ දැන්වීම් පුවරුවක් ද සවී කර තිබුණි. අදාළ ගබඩාව මණ්ඩලයේ දේපලක් වන නමුත් මෙම දේශීය නියෝජීත ආයතනය විසින් සමාගම් ලියාපදිංචිය ඇතුළු අනෙකුත් ලියවිලිවල ලිපිනය ලෙස මෙම ගබඩාවේ ලිපිනය හාවතා කර තිබුණි. එසේම එහි ගොඩනැගිලිවල වෙනස් කිරීම් කටයුතු ද මෙම නියෝජීත ආයතනයේ අවශ්‍යතාවය පරිදි මණ්ඩලය විසින් ඉටු කර දී තිබුණි. තවද මෙම ගබඩා සංකීරණයේ විදුලිය හා ජලය වෙනුවෙන් දරන ලද වියදම් අදාළ නියෝජීතායතන විසින් ගෙවිය යුතු වුවද එසේ ගෙවන බව තහවුරු නොතිබුණි.

**(ඇ) සැපයුම්කරු තෝරා ගැනීමේ නිරණායකයන්**

තෝරා ගත් සැපයුම්කරු ඉදිරිපත් කර තිබු අමතර කොටස් අයිතම 706 කින් 418 ක අයිතමවල අවම මිල වීම සලකා බලා ඇති නමුත් මිල ගණන් ඉදිරිපත් නොවූ අයිතම වලින් සමස්ත ගණුදෙණුවට වන බලපෑම මෙහිදී සලකා බලා ඇති බව තහවුරු නොතිබුණි.

උපදෙස් සංග්‍රහයේ 5.3.4 ජේදය අනුව සැපයුම්කරුගේ පළපුරුද්ද වැනි කරුණු සලකා බැඳීම අවශ්‍ය වූව ද තෝරා ගත් සැපයුම්කරු උසස් තත්ත්වයේ අමතර කොටස් සපයන ආයතනයක් ද යන්න මෙහිදී සලකා නොතිබුණි.

**(ඉ) ගිවිසුම්ගත බැඳීමක් ඇති කර ගැනීමට අධිකාර බලය හා ගිවිසුම් පසුබීම**

මෙම ගිවිසුමට එළඹීමේ දී මණ්ඩලයේ පාර්ශවයෙන් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා සහ පෙළද්‍රලික නීතිඥවරයෙකු සම්බන්ධ වී තිබුණි. තවද මාරගෝපදේශ සංග්‍රහයේ 8.9.3 අනුව අනුගමනය කළ යුතු නිශ්චිත ආකෘතිය සැලකිල්ලට ගෙන නොතිබුණි.

- (ආ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ අනෙකුත් බැඟැර වීම  
 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ අංක 5.3.11, 5.4.8, 5.4.11 , 5.6, 6.3.6, 7.9.2 හා 7.11.1  
 වශයෙන් පිළිවෙළින් දක්වා ඇති අවශ්‍යතාවයන්ගෙන් බැඟැර වී කටයුතු කර තිබුණි.
- ලංසු සුරක්ෂණයක් හෝ කාර්ය සාධන සුරක්ෂණයක් අත්සන් නොකිරීම.
  - අමතර කොටස් පිරිවිතර සම්බන්ධ ප්‍රමාණවත් විස්තර නොසැපයීම
  - ලංසු ඇගයීම වාර්තා ආකෘතිය ප්‍රකාරව පිළියෙළ නොකිරීම.
  - ලංසු ඇගයීමේ දී අවශ්‍ය උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු නොකිරීම.
- (ඇ) දේශීය නියෝජිතායතනය සම්බන්ධ නිරීක්ෂණ  
 මෙම සමාගමට අදාළ මතහේදයට තුළු දෙන නිරීක්ෂණ කිහිපයක් විගණනයේ දී හැඳුනාගත්  
 අතර මෙම සැපයුම්කරු තෝරා ගැනීමේ දී එම කිසිදු කාරණයක් සැලකිල්ලට ගෙන නොතිබුණි.
- මෙම දේශීය නියෝජිතායතනය සමාගමක් ලෙස ලියාපදිංචි වී ඇත්තේ මෙම කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව වීම.
  - ලියාපදිංචි කොටස් ප්‍රාග්ධනයේ වටිනාකම රු. 10ක් පමණක් වීම.
  - එහි අයිතිකරුගේ ලිපිනය මණ්ඩලයේ ගබඩාවේ ලිපිනය වීම.
  - උපදෙස් සංග්‍රහයේ 7.10 යටතේ දක්වා ඇති සැපයුම්කරුගේ ගක්‍රතාවයට අදාළ  
 අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් කටයුතු කර නොමැති වීම.
- (ඇ) අමතර කොටස් ප්‍රවාහනය කර දීම.  
 අදාළ ගිවිසුම පරිදි අමතර කොටස් මණ්ඩලය වෙත ප්‍රවාහනය කර දීමට ගිවිසුමේ කොන්දේසි  
 ඇතුළත් වන නමුත් එම අවශ්‍යතාවය සැපයුම්කරු වෙතින් ඉටු වී නොතිබුණි.
- (ඇ) තීරු බඳු සහනය යටතේ ගෙන්වන ලද අමතර කොටස්වල වටිනාකම  
 ගිවිසුම ආරම්භයේ සිට ආනයනය කර ඇති අමතර කොටස්වල වටිනාකම හා ලබා දුන් තීරුබඳු  
 සහනයේ වටිනාකම ගණනය කිරීමට විගණනයේ දී අවශ්‍ය වූ නමුත් ශ්‍රී ලංකා රෝග මහින්  
 තහවුරු කරන ලද නිවැරදි වටිනාකම ලබා ගත නොහැකි විය. ඒ වෙනුවට දේශීය  
 නියෝජිතායතනයේ පොත්පත් වාර්තා අනුව ගණනය කරන ලද අමතර කොටස් වටිනාකම  
 පමණක් විගණනයට ඉදිරිපත් විය.

### 3.8.2 නව එන්ජින් කට්ටල් ගොදා ගැනීම මගින් බස්රථ අලුත් වැඩියාව.

වර්ෂ 2007 සිට 2010 දක්වා වූ කාල පරිවිශේෂයේදී බස්රථ පුනරුත්ථාපනය සඳහා නව එන්ජින් කට්ටල් මිලදී ගෙන එක් එක් ඩිපෝ සඳහා බෙදා දී තිබු අතර එසේ ලබාදුන් එන්ජින් කට්ටල් පිළිබඳව කරන ලද නියැදි පරික්ෂණයේදී අනාවරණය වූ කරුණු පහත පරිදි විය.

චිපෝව	ලබාදී ඇති එන්ජින් කට්ටල්	එන්ජින් කට්ටල් සවිකල වර්ෂ
සංඛ්‍යාව (2007-2010)		
අනුරාධපුර	07	2009/2010
මොරටුව	07	2008/2009/2010
කඩවත	04	2009
යටිනුවර	08	2009/2010
කැගල්ල	08	2007/2008/2009
නිවටුව	09	2007/2009

2010 ජූලි 09 දින පෞද්ගලික ආයතනයක් වෙතින් එකක් රු.1,344,000 බැඳින් එන්ජින් කට්ටල් 60 ක් රු.80,640,000 ක වටිනාකමකටද 2010.05.24 දින එන්ජින් කට්ටල 32 ක් රු.43,008,000 වටිනාකමකටද මණ්ඩලය වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු අනුමැතියක් යටතේ මිලදී ගෙන තිබුණි.

මෙම එන්ජින් කට්ටල් ව්‍යාපෘතිය ඉතා සාර්ථක ව්‍යාපෘතියක් බවත් අලුතින් බස්රථයක් ගැනීමට වඩා අඩු පිරිවැයකින් දැනට බාවනය කළ නොහැකි බස්රථ යථා තත්ත්වයට පත්කර ගතහැකි බවත් නිරික්ෂණය විය.

#### නිරදේශයන්

- i. මණ්ඩලය බස් රථ නිෂ්පාදන සමාගමවල ප්‍රධාන ගනුදෙනුකරුවෙක් වන බැවින් බස් රථ මිලදී ගැනීමේ ගනුදෙනුවලදී එම බස්රථ වලට අවශ්‍ය වන අමතර කොටස් අඛණ්ඩව ලබාගැනීම සඳහා එම නිෂ්පාදන සමාගම මගින් අමතර කොටස් මිලට ගැනීමට ඇති භැකියාව සොයා බැලීම්.
- ii. ප්‍රසම්පාදන පරිපාටි නිවැරදිව අනුගමනය කරමින් තරහකාරී තත්ත්වයන් තුළ අමතර කොටස් ලබා ගැනීමට, වඩා සුදුසු සැපයුම්කරුවන් තෝරාගැනීමට කටයුතු කිරීම.

- iii. මෙම ව්‍යාපෘතිය සඳහා වැඩි අවධානයක් යොමු කර භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර මේ සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන ඇතිකර ගැනීම.
- iv. එන්ජින් කට්ටල් මිලදී ගැනීම, බෙදා හැරීම, ඒවා සවිකිරීම හා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රියාත්මක කිරීම

### 3.9 මණ්ඩලයේ බස් රථ සඳහා වායු විමෝෂණ සහතික ලබාගැනීම

මණ්ඩලයට අයත් බස් රථ ඇණිය 2011 වර්ෂය අවසානය වන විට 7,921 ක් විය. එම බස් රථ සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගැනීම පිළිබඳව කරන ලද නියැදි පරික්ෂාවේදී නිරික්ෂණය වූ කරුණු පහත පරිදි විය.

- (අ) මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ අංක ශ්‍රී ලංගම/ප්‍රකා/නිසා/කා/2011/1 හා 2011 ඔක්තෝබර් මස 05 වන දිනැති වකුලේඛය සංශෝධන 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත හා 1533/17 හා 2008 ජනවාරි 25 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මහින් පලකරන ලද 2008 අංක 01 දරන මෝටර් වාහන (වායු විමෝෂණ පාලනය කිරීමේ සහ සහතික කිරීමේ) නියෝග අනුව පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතු බවට ප්‍රවාහන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) විසින් මණ්ඩලයේ සභාපතිතුමා වෙත දැනුම් දී ඇත. ප්‍රාදේශීකයන්ට අයත් සියලුම බිජේ සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන නොපමාව වාර්තා කරන ලෙස දන්වා ඇත.
- (ආ) බිජේ 10 ක් සම්බන්ධයෙන් සිදු කරන ලද නියැදි පරික්ෂණයට අනුව, 2012 වර්ෂය අවසාන වන විට මොරටුව හා නිව්වාම් බිජේ 02 ක පමණක් දුම් සහතික ලබා ගැනීමට කටයුතු කර තිබූ නමුත් එම බිජේ මහින්ද ලබාගෙන තිබූ දුම් සහතික ප්‍රමාණය මුළු බස් රථ ඇණියෙන් පිළිවෙළින් සියයට 38 ක් හා සියයට 13 ක් පමණ විය.
- (ඇ) බස් රථ වල තෙල් පෙරණය (**Oil Filter**) නියමිත ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම දුම් සහතික ලබාගැනීම සඳහා බස් රථ ඉදිරිපත් නොකිරීමට හේතු වී ඇති බව නිරික්ෂණය විය.

### **නිරද්‍යුගයන්**

- i. 1980 අංක 47 දරන ජාතික පරිසර පනතේ අවශ්‍යතාවයන්ට හා එය පදනම් කර ගනීමින් නිකුත් කර ඇති අභ්‍යන්තර ව්‍යුහලේ අනුව කටයුතු කිරීම.
- ii. මේ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන අභාළ ඩිපෝර්ටමේන්තු වෙත ලබාදීම

### **3.10 මණ්ඩලය සතු ඉඩම්, ගොඩනැගිලි සහ අනෙකුත් දේපල**

මණ්ඩලය සතු ඉඩම් දේපල සම්බන්ධව සිදු කරනු ලැබූ නියැදි පරික්ෂණයේදී අනාවරණය වූ කරුණු පහත පරිදි විය.

#### **3.10.1 මණ්ඩලයට අයත් ඉඩම් පිළිබඳ විස්තර**

විගණනයේදී නිරික්ෂණය වූ කරුණු අනුව, ඩිපෝර්ටමේන්තා ඉඩම්, ප්‍රධාන නාගරවල ඇති බස් තැවතුම්පොලවල්, ඩිපෝර්ටමේන්තා වැඩපොලවල්, ගබඩා පිහිටි ඉඩම්, ප්‍රධාන කාර්යාලය සතු ඉඩම් හා මණ්ඩලය සතු වෙනත් ඉඩම් කිහිපයක් හඳුනාගත හැකි විය. 1987 අංක 42 දරන පළාත් සහා පනතට අනුව, අමාත්‍ය මණ්ඩල තීරණ මගින් මණ්ඩලයට අයත් ඉඩම් අභාළ පළාත් ආයතනය විසින් පවරාගෙන තිබුණි. මණ්ඩලයේ ඩිපෝර් හා වැඩපොලවල ඉඩම් පමණක් සංස්කීර්ණ විශාල මණ්ඩලය පරිහරණය කරනු ලබයි. මණ්ඩලය විසින් පරිහරණය කරනු ලබන ඉඩම්වල ඔප්පු විගණනය වෙත ඉදිරිපත් තොකෙරුණි. එසේ වුවද, විගණනය මගින් තොරතුරු ලබා ගැනීමේදී සෑම ඩිපෝර්කින්ම ඉල්ලා සිටි අභාළ තොරතුරු ඉදිරිපත් කරන ලදී.

#### **3.10.2 ඉඩම්වල අයිතිය**

මණ්ඩලය සතු සමස්ත ඉඩම් ප්‍රමාණය පිළිබඳ සවිස්තර වාර්තා විගණනයේදී ලබාගත තොගැකි වුවද, විගණන හා කළමනාකරණ කමිටුව වෙත 2012 මාර්තු 31 දින ඉදිරිපත් කරන ලද දිස්ත්‍රික්ක 06 කට අභාළ තොරතුරු පමණක් ඉදිරිපත් කර තිබූ අතර, එම තොරතුරුවල සම්පූර්ණත්වය පිළිබඳ විගණනයේදී සෑලීමකට පත්විය තොගැකි විය. තවද නියැදි පරික්ෂණයට ලක් කළ ඩිපෝර් කිහිපයකින් ලබාගත් තොරතුරු හා මණ්ඩලය මගින් ලබාදුන් එම අසම්පූර්ණ වාර්තාවට අභාළ තොරතුරු පරික්ෂාවේදී අනාවරණය වූ පරිදි මෙම ඉඩම්වල අයිතිය සම්බන්ධව බොහෝ ගැටළු මතු වී ඇති බව නිරික්ෂණය වේ.

### 3.10.3 ඉඩම් පිළිබඳ ඉදිරිපත් කළ තොරතුරුවල අසම්පූර්ණ බව

මණ්ඩලය විසින් විගණන හා කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත් කර තිබූ ඉඩම් කොටස් 39 කට අදාළව එම ඉඩම් සියල්ලේල්ම විවිධ ගැටළු සහගත තත්ත්වයක් ඇති බවට පහත පරිදි වාර්තා කර තිබුණි.

- i. මණ්ඩලය විසින් පරිහරණය තොකරන හා අත්හැර දමා ඇති ඉඩම්
- ii. විධිමත් පවරා ගැනීමකින් තොරව වෙනත් පාර්ශව විසින් පරිහරණය කරනු ලබන ඉඩම්
- iii. අයිතිය නිරවුල් නැති ඉඩම්
- iv. අනවසරයෙන් පරිහරණය කරන ඉඩම්
- v. ආරක්ෂක අංශ හා පලාත් පාලන ආයතන වෙත පවරා ඇති ඉඩම්

### 3.10.4 ඉඩම් දේපල හඳුනාගැනීම හා පාලනය

මණ්ඩලයේ නීති අංශය, මණ්ඩලය සතු ඉඩම් පිළිබඳ කටයුතු වලදී සංස්කරණ වගකීමට බැඳී තිබුණු මණ්ඩලයට අයත් භූමි ප්‍රමාණය හඳුනාගැනීම හා අවශ්‍ය නම් යළි මිණුම් කොට හෝ ඒවායේ අයිතිය තහවුරු කර ගැනීමට කටයුතු කර තොතිබුණි. මේ අනුව ඉඩම් විස්තර ඇතුළත් ලේඛන වර්ෂ ගණනාවක් තුළ යාවත්කාලීන කිරීමට තොහැකි වී ඇති බැවින් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීමට තොහැකි වීම නිසා මණ්ඩලය ස්ථාපිත කළ දින සිටම මණ්ඩලයේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන නිසි පරිදි ඉදිරිපත් කිරීමට තොහැකි වී තිබුණි.

### 3.10.5 මණ්ඩලයේ මධ්‍යම බස්රථ නැවතුම්පොලට අයත් භූමිය

මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරික්ෂණය විය.

- i. මණ්ඩලයට අයත් මධ්‍යම බස් නැවතුම්පොල භූමියේ පිහිටා ඇති කඩ කාමර 37 ක් 1979 වර්ෂයේ සිට බදු පදනම මත ලබා දී තිබූ අතර, එම කඩ කාමර ඉතාම අවම බදු කුලියක් යටතේ පැරණි බදු ගිවිසුම් යටතේම පරිහරණය කරමින් පැවතුණි.
- ii. එම කඩකාමර සම්බන්ධයෙන් වූ ගිවිසුම 1979 වර්ෂයේදී පමණ එළඹි ඒවා වන බැවින්, ඇතැම් කඩකාමර බදු දුන් අය දැනට ජීවතුන් අතර තොමැතිවීම නිසා, ඒවා වෙනත් අය විසින් පරිහරණය කරනු ලබන අතර, ඇතැම් ඉඩම් සඳහා ආරච්චුල් පැන නැගී ඇති බවද නිරික්ෂණය විය. එසේම එම කඩකාමර සඳහා වලංගු බදු ගිවිසුමක් හෝ බදු ගිවිසුම කාලය දීර්ස කිරීමේ ලිපියක් හෝ බදු ගිවිසුම වර්තමානයට ගැළපෙන අයුරින්

සංගෝධනය කිරීමක් හෝ කර නොමැති නිසා, මෙම කඩකාමර නිරවුල්ව තුක්ති විදීම සඳහා අදාළ ව්‍යාපාරිකයින් විසින් මණ්ඩලයට විරැද්ධිව නඩු පවරා ඇති අවස්ථා තිබුණි.

- iii. මධ්‍යම බස් රථ නැවතුපොලට අයත් තුම්යෙහි පිහිටි කඩකාමර වල ගිවිසුම් කාලය අවසන් වී ඇති නමුත් කඩකාමර වල වර්ග අඩු ප්‍රමාණය හා වර්තමාන වෙළඳපොල වටිනාකමට ගැලපෙන පරිදි බදු කුලිය තක්සේරු කර විධිමත් ක්‍රමයක් යටතේ බදු දීමට කටයුතු කර නොතිබුණි.
- iv. පිටකොටුව ප්‍රදේශයේ වැඩිම මගි ජනගහනයක් ගැවසෙන ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස මෙම තුම්ය වෙනත් මහජන උපයෝගිතාවයන් සඳහා සංවර්ධනය කර මගි ජනයාට හා පොදුවේ මහජනයාට උපරිම සේවයක් ලැබෙන අයුරින් හාවිතයට ගැනීම කෙරෙහි අවධානය යොමුවී නොතිබුණු අතර දීර්ස කාලීනව සිදුවන මෙම අවධිමත් ඉඩම් දේපල පරිභේදනය නිසා මෙම කඩකාමර සම්බන්ධයෙන් මණ්ඩලයට ඇති අයිතිය ආරක්ෂා කර ගැනීමට නීතිමය පියවර ගැනීමට සිදු වී ඇති බව නිරික්ෂණය විය.  
මණ්ඩලය මූහුණ දෙමින් පවතින මූල්‍ය දුෂ්කරතාවයන්ට පිළියමක් ලෙස මෙවැනි මූල්‍ය උපයාගතහැකි විකල්ප ප්‍රහවයන් පිළිබඳව ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්වීම කළමනාකරණයේ වගකීම වුවද කළමනාකරණය විසින් තම වගකීම ඉටු කිරීම සඳහා එසේ කටයුතු කර නොමැති බව නිරික්ෂණය විය.

### 3.10.6 බිජේ වලට අයත් ගොඩනැගිලි නිසි පරිදි නඩත්තු නොකිරීම

මණ්ඩලයේ බිජේවල පිහිටි ගොඩනැගිලි දීර්ස කාලයක් මූල්‍යීල්ලේ නිසි පරිදි නඩත්තු කටයුතු සිදු නොකිරීම නිසා පරික්ෂාවට ලක්කළ රත්මලාන, අවස්ථාවේල්ල, තලංගම හා නිවටමුව බිජේවල ඇති ගබඩා ඇතුළු ගොඩනැගිලි අයහපත් තත්ත්වයක පැවතුණි. මෙම අභ්‍යන්තරීය කටයුතු මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සිවිල් ඉංජිනේරු අංශය වෙත වරින් වර දැනුම් ද තිබුණාද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එම හේතුව නිසා මණ්ඩලයේ බිජේවල ධාවන කටයුතු හා පරිපාලන කටයුතු පවත්වාගැනීමට බාධාවක් වී පැවතුණි.

### 3.10.7 ගොඩනැගිලි නඩත්තුව

සැම බිජේවකම පාහේ බිජේ කාර්යාල, ගොඩනැගිලි, ගබඩා, ඉංජිනේරු අංශ, වැසිකිලි පද්ධති, කාණු පද්ධති සහ බිජේ තුම්ය දීර්ස කාලයක් දිස්සේම කිසිදු නඩත්තු කටයුත්තක් හෝ අභ්‍යන්තරීය කටයුත්තක් සිදු වී නොමැති බව නිරික්ෂණය විය. දැඩි ලෙස අඛණ්ඩ ගොඩනැගිලි

වල බිත්ති වලින් දිරාගිය තහඩු හෝ වකරම වලින් ආවරණය වූ ජරාජීරණ වූ පැරණි ගොඩනැගිලි පැවති බවත් බිපෝෂ භුමිය වලවල් බහුලව පැවති බවත් හා මේට බොහෝ කළක සිට තාර අනුරා නොමැති නිසා සැම බිපෝෂවක්ම භුමිය ඉතාම රඳ බවත් නිරික්ෂණය විය.

### 3.10.8 බිපෝෂ භුමිය තුළ පරිසරය

දිර්ස කාලයක් තිස්සේ ධාවනයෙන් අත්හැර දමන ලද අබලි බස්රථ හෝ බස්රථ කොටස් සහ ඉවත දමන ලද වයර ආදිය බිපෝෂ භුමිය තුළ තැන තැන ගොඩගසා නිවීමෙන් මදුරුවන් බෝවන ස්ථාන බිපෝෂ භුමි තුළ නිර්මාණය වීම, ඉංජිනේරු අංශ සහ බස් රථ සේවා අංශ මහින් නිකුත් කරනු ලබන තෙල් මිගු අපවිත ජලය බැහැර කිරීමේ විධිමත් කාණු පද්ධතියක් හෝ ක්‍රමවේදයක් නොතිබේ නිසා පාරිසරික හා සෞඛ්‍ය ගැටුව මතුවී ඇති අතර ඒ සඳහා මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් විසින් එල්ල කරන වෝදනා සහ මහජන පැමිණිලි සහ ඇතැමිවිට අධිකරණ ත්‍රියාමාර්ග වලට පවා යොමුකළ අවස්ථා රත්මලාන, නිවටමුව සහ කඩවත බිපෝෂවලින් නිරික්ෂණය විය.

### නිරදේශයන්

- i. මණ්ඩලයට අයන් ඉඩම් හා ගොඩනැගිලි හළුනාගෙන ලේඛනගත කිරීම මහින් විධිමත් පරිදි වත්කම් ලේඛනයක් පිළියෙළ කොට පවත්වාගෙන යාම.
- ii. මණ්ඩලයේ අයිතිය සම්බන්ධයෙන් ගැටුපු පවතින ඉඩම් දේපල හළුනාගෙන ඊට අභාෂ අයිතිය තහවුරු කර ගැනීමට කටයුතු කිරීම
- iii. සැම ඉඩම් හෝ ගොඩනැගිලි දේපලක්ම තක්සේරු කර බදු දී ඇති දේපල සඳහා පවතින වටිනාකමට සරිලන බදු මුදලක් ලබා ගැනීමට කටයුතු කිරීම
- iv. දැනට අයිතිය සම්බන්ධ ගැටුපු මතු වී ඇති ඉඩම් හා ගොඩනැගිලි දේපල සම්බන්ධයෙන් විධිමත් පරිදි නීතිමය ත්‍රියාමාර්ග ගැනීම.
- v. නිහ බදු මුදල් අයකර ගැනීමේ වැඩපිළිවෙළක් ත්‍රියාත්මක කිරීම
- vi. මණ්ඩලයේ බිපෝෂ වලට අයන් ගොඩනැගිලි පරිගුවල නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු හළුනාගෙන සිවිල් ඉංජිනේරු අංශය විසින් ගොඩනැගිලි පරිගු වල නඩත්තු කටයුතු වෙනුවෙන් සැලැස්මක් පිළියෙළ කර, ඒවා මූල්‍ය ගොඩනැවය මත ප්‍රමුඛතා අනුපිළිවෙළකට කඩනමින් සිදු කිරීම.

### **3.11 සේවක මණ්ඩල කළමනාකරණය**

සේවක මණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් වූ නිරීක්ෂණ පහත පරිදි විය.

#### **3.11.1 අනුමත කාර්යමණ්ඩලයක් නොමැති වීම**

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු වක්‍රීලඛ අංක 06/2006 අනුව අවශ්‍ය කාර්ය මණ්ඩලයක් තීරණය කර ඒ සඳහා විධිමත් බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටි අනුමත කරගතයුතු වේ. මේ අනුව මණ්ඩලයට අදාළව අනුමත කාර්ය මණ්ඩලය නොමැති වීම නිසා සේවක මණ්ඩල තනතුරු තීරණය කිරීම, පත් කිරීම, උසස් කිරීම හා වැටුප් පරිමාවන් තීරණය කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නොහැකි වී තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

##### **(අ) බඳවා ගැනීම**

ව්‍යවස්ථාපිත ආයතනවල සෑම තනතුරක් සඳහාම බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පරිපාටින් පිළියෙළ කර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතින් අනුමැතිය ලබාගත යුතු වූවද මණ්ඩලය විසින් ඉහත අවශ්‍යතාවයට පටහැනිව බඳවා ගැනීම කර තිබුණි.

##### **(ආ) ස්ථීර පදනම්න් විවිධ ග්‍රේණි සඳහා බඳවා ගැනීම**

අනුමත සේවක සංඛ්‍යාවක් නොනිවියදී 2010 වර්ෂයේදී පත්වීම් ලබාදී තිබු සේවක කණ්ඩායම් අතරින් ප්‍රාදේශීක 12 ක් සඳහා රියදුරු තනතුරු 804 ක්ද කොන්ඩ්ස්තර තනතුරු 636 ක්ද වෙනත් තනතුරු 31 ක් සඳහා 234 දෙනෙකුද ස්ථීර පදනම්න් බඳවා ගෙන තිබුණි. මෙහිදී නියමිත ක්‍රමවේදයක් තුළ මෙම බඳවා ගැනීම් සිදුකර නොතිබුණි.

##### **(ඇ) කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම**

මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ අනුමත කාර්ය මණ්ඩලයක් නොමැතිව ප්‍රධාන තනතුරු 6 ක් සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ නිලධාරීන් බඳවාගෙන තිබුණු අතර මෙම බඳවාගැනීම් වලට අදාළ විස්තර විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

### 3.11.2 සේවක මණ්ඩල අවශ්‍යතාවය සැලසුම් කිරීම

අනුමත කාර්ය මණ්ඩලයක් ශ්‍රී ලංගමයට නොමැති බැවින් ශ්‍රීලංගම/ප්‍රවනි/10/2011 අංක දරන 2011 ඔක්තෝබර් 10 දිනැති ප්‍රධාන විධායකගේ ලිපිය අනුව 2005 වර්ෂයේ සිට යොදාගත් සේවක අනුපාතය වන බස්රථයකට 5.5 අනුපාතය පදනම් කරගෙන 2012 වර්ෂයේ බස්රථ 7000 ක් සඳහා සිටිය යුතු සේවක සංඛ්‍යාව 38500 ක් ලෙස ගණන් ගත යුතු බව දක්වා තිබූණි.

මෙම අනුපාතයම සැලකිල්ලට ගනිමින් 2009, 2010 හා 2011 වර්ෂ වලදී තත්‍ය වශයෙන් ධාවනයට සුදුසු බස්රථ සංඛ්‍යාව සඳහා තත්‍ය වශයෙන් සිටිය යුතු සේවක සංඛ්‍යාව සහ ඒ අනුව වර්තා වූ අතිරික්ත කාර්ය මණ්ඩලය පහත පරිදි දැක්විය හැක.

වර්ෂ			
	2009	2010	2011
විස්තරය			
ධාවනයට සුදුසු බස්රථ සංඛ්‍යාව	5,172	5,478	5,335
5.5 අනුපාතයට අනුව සිටිය යුතු සේවක	28,446	30,129	29,342
සංඛ්‍යාව			
තත්‍ය සේවකයන් ගණන	35,214	34,772	34,263
අතිරික්ත සේවක සංඛ්‍යාව	6,768	4,643	4,921

2009 හා 2010 වර්ෂයන් වලදී විගණන විමසුම් මහින්ද මණ්ඩලයේ පවතින අතිරික්ත කාර්ය මණ්ඩලය සම්බන්ධව අවස්ථා ගණනාවකදී විමසුම් කර තිබූ තමුන් එම තත්ත්වය නිවැරදි කර නොතිබූණි. මණ්ඩලය ඩිපෝර් මට්ටමින් ලබාගත් තොරතුරු වලට අනුව කාර්ය මණ්ඩල අතිරික්ත මෙන්ම උගානතා පවතින ඩිපෝර් සම්බන්ධයෙන් විස්තර වාර්තා වූ අතර මෙම උගානතා හා අතිරික්ත තුලනය වන ආකාරයට කාර්ය මණ්ඩල අනුයුත් කිරීමට කටයුතු කර නොතිබූණි.

### 3.11.3 අනෙකුත් දුර්වලතා

සේවක මණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල දී අනාවරණය වූ අනෙකුත් දුර්වලතා පහත පරිදි විය.

- i. සේවකයන් බඳවා ගැනීමේදී හා උසස්වීම් ලබාදීමේදී අනුමත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම.
- ii. අනුගමනය කළ යුතු කළමනාකරණ සේවා වතුලේඛ වලට අනුකූල නොවීම
- iii. පත්වීම් බොහෝමයක් දේශපාලන පත්වීම් වීම.
- iv. සේවක අතිරික්ත හා උග්‍රතාවයන් පවතින ඩිපෝෂ් හඳුනාගෙන එය තුළනය වන ආකාරයෙන් කාර්ය මණ්ඩල ස්ථානගත කිරීම් සිදු නොකිරීම
- v. කාර්මික හේතුන් හැරුණු විට රියදුරන් හා කොන්දාස්තරවරුන් වැටුප් රැඹිත නිවාඩු යාම නිසා බස්රථ ඇශ්‍යිය උපරිමයෙන් ධාවනය නොවීම මත ආදායම අනිමි වීම.
- vi. අදාළ විනය කටයුතු දිගින් දිගටම ප්‍රමාද වීම.
- vii. අනුවිත පත්වීම් ලබාදීම මත වැඩි වැටුපක් ගෙවා අවශ්‍ය සේවය නියමිත ගුණාත්මක භාවයෙන් යුත්තව ලබාගත නොහැකි වීම

#### **3.11.4 වැටුප් හා වෙනත් ව්‍යවස්ථාපිත ගෙවීම්**

##### **(අ) වැටුප් ගෙවීම**

මණ්ඩලයේ ඩිපෝෂ් කිහිපයකට අදාළව සිදුකළ පරික්ෂාවන්ට අනුව වැටුප් ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැතිවීම නිසා වැටුප් ගෙවීම ප්‍රමාදවීම හා සම්පූර්ණ වැටුප් නොගෙවූ අවස්ථා නිරීක්ෂණය වූ අතර, එමහින් කාර්ය මණ්ඩලයේ රැකියා තෘප්තිය පිරිනි තිබුණි.

ඩිපෝෂ්වල වැටුප් ගෙවීම අදියර දෙකක් යටතේ සිදුවන අතර, මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් මාසයේ 08 වන දිනට ගෙවිය යුතු වැටුප කොටසක් වශයෙන් ගෙවීමත් 26 වන දිනට ගෙවිය යුතු වැටුප දින 02 සිට දින 07 දක්වා සාමාන්‍ය කාල ප්‍රමාදයක් සහිතව ගෙවන අවස්ථා නිරීක්ෂණය විය.

2012 ජූනි 08 දින යටිනුවර ඩිපෝෂ්වේ සිදුකළ පරික්ෂාවේදී 2012 වර්ෂයේ අප්‍රේල් හා මැයි මස සඳහා පිළිවෙළින් දින 30 ක හා දින 12 ක වැටුප් ගෙවීමේ ප්‍රමාදයන් නිරීක්ෂණය විය.

තවද නිවටමුව ඩිපෝෂ්වේ 2012 මැයි 26 දින ගෙවිය යුතු සේවක වැටුප් සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් හෝ 2012 මැයි 31 දින වන විටත් ගෙවා නොත්තු බව නිරීක්ෂණය විය.

### (ආ) සේවක පාරිතෝෂික ගෙවීම

1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම පනතේ විධිවිධාන අනුව සියලුම රාජ්‍ය සංස්ථා, මණ්ඩල, සමුපකාර හා පෙළද්‍රලික අංශයේ සේවය කරන වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයන්ට ඔවුන්ගේ මුළු සේවා කාලය වෙනුවෙන් අවුරුද්දකට මාස අඩක වැටුපක් පාරිතෝෂික දීමනා වශයෙන් ගෙවිය යුතු වේ. මෙය මණ්ඩලයේ සේවකයන් සඳහා ඔවුන්ගේ මුළු සේවා කාලය වෙනුවෙන් අවුරුද්දකට මාස 01 ක වැටුපක් පාරිතෝෂික දීමනා වශයෙන් ගෙවිය යුතු ලෙස දැක්වේ. පාරිතෝෂික දීමනා සේවයෙන් ඉවත් වී දින 30 ක් ඇතුළත නොගෙවු විට විවිධ වූ අධිභාර තත්ත්වයන්ට යටත්වේ.

මෙම අවශ්‍යතා සැලකිල්ලට නොගෙන මණ්ඩලයේ 2011 වර්ෂයට අදාළව බිපෝ 15 ක හා ප්‍රාදේශීය කාර්යාල 02 ක ගෙවිය යුතු පාරිතෝෂික මුදලේ එකතුව රු.414,362,323 ක් වී ඇති අතර, ඊට අදාළව ගෙවිය යුතු අධිභාර මුදලේ එකතුව රු.127,463,944 ක් වශයෙන් එකතුව රු.541,826,267 ක් විය

තවද දිරිස කාලීනව මණ්ඩලයේ සේවකයින් හට පාරිතෝෂික නොගෙවීම සම්බන්ධව මතුව ඇති අරුමුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ බලධරයා වශයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම හා ඒ සම්බන්ධයෙන් ඔහු වෙත ලබා දී ඇති බලතල සීමා සහිත වීම මෙම ගැටළු නිරාකරණය කරගත නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය වීමට බලපා තිබුණි.

### (ඇ) අර්ථසාධක අරමුදලට සිදුකරනු ලබන ප්‍රේෂණ

1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනතේ විධිවිධාන යටතේ පිහිටුවනු ලැබූ මණ්ඩලයේ අර්ථසාධක අරමුදල මණ්ඩලයේ සේවකයින් සම්බන්ධයෙන් පමණක් අනුමත පෙළද්‍රලික මෙන්ම සේවාධීන අර්ථසාධක අරමුදලකි.

සාමාජිකයාගේ වැටුපෙන් සියයට 10 කට සමාන වූ මුදලක් බැඟින් වැටුප් ලැයිස්තුවෙන් අඩුකර අරමුදවල ප්‍රේෂණය කරනු ලැබේ. සේවා යෝජකයා වශයෙන් මණ්ඩලය විසින් සැම සාමාජිකයෙකුගේම වැටුපෙන් සියයට 12 කට සමාන මුදලකින් අරමුදලට දායක විය යුතු අතර, සැම සාමාජිකයෙකුගේම වැටුපෙන් සියයට 3 කට සමාන වූ මුදලක් සේවක හාරකාර අරමුදලට ප්‍රේෂණය කළයුතු වේ.

එසේ වුවත් නියැදි පරික්ෂාවට අනුව 2011 ජනවාරි සිට 2012 ජූනි දක්වා කාල පරිච්ඡේදය තුළ මණ්ඩලයේ ඩිපෝ 18 ක සේවක වැටුපෙන් අඩුකර ගත් එකතුව රු.338,999,954 ක දායක මුදල් අරමුදලේ සාමාජිකයන්ගේ පුද්ගලික ගිණුම වෙත ප්‍රෝග්‍රාම නොකරන ලද අවස්ථා පිළිබඳ නිරීක්ෂණය විය.

අර්ථසාධක අරමුදල් හිමිකම නියමිත වේලාවේදී සේවකයින්හට ලබාගැනීමට නොහැකිවීම හා ඒ මත අධිභාර ගෙවීමට මණ්ඩලයට සිදුවී තිබුණි. 2012 අංක 02 දරන සේවක අර්ථසාධක අරමුදල (සංශෝධන) පනත මගින් සංශෝධන 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ විධිවිධාන ප්‍රකාර සාමාජිකයන්ට හිමිවන ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රමය, වෙවා ප්‍රතිකාර ලබාගැනීම සඳහා වන හිමිකම හා ණය මුදල් ලබාදීම වැනි අනෙකුත් වරප්‍රසාදයන් සහ අනුග්‍රහයන් ක්‍රියාත්මක වී නොතිබුණි.

## නිරද්‍යුගෙයන්

- i. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරනු ලබන කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කිරීම.
- ii. අතිරික්ත හා උග්‍රතා පවතින ප්‍රාදේශීය බිපෝවල සේවක මණ්ඩල තුළනයක් ඇති කිරීම
- iii. කාර්ය මණ්ඩලයේ විශ්වාසය, රකියා සුරක්ෂිත හාවය, සේවක අභිප්‍රේරණය ගොඩනැගෙන අයුරින් අදාළ බඳවා ගැනීම මාරුකිරීම හා උසස් කිරීම සිදු කිරීමට අවශ්‍ය පටිපාටි හඳුන්වා දීම
- iv. මණ්ඩලයේ සේවයෙන් ඉවත්වන සේවකයින්ට 1983 අංක 12 දරන පාරිනෝෂික ගෙවීම පනතේ විධිවිධාන පරිදි හිමි පාරිනෝෂික දීමනා ගෙවීම සඳහා 1983 අංක 01 දරන නීති කොට්ඨාග වකුලේබය පදනම් කරගෙන විධිමත් කඩිනම් වැඩපිළිවෙළක් හඳුන්වා දී ක්‍රියාත්මක කිරීම.
- v. එම තුම්බේ යටතේ වර්තමානයේ සේවයෙන් විශ්‍රාම යන සේවකයින් හට යාවත්කාලීනව (සේවයෙන් විශ්‍රාම යන දිනයේදීම) පාරිනෝෂික මූදල් ගෙවීම සිදු කිරීම
- vi. දැනට පාරිනෝෂික ගෙවීම කර නොමැති නිලධාරීන් නැඩු මගට යාම අවම කරගැනීම සඳහා ඔවුන්ගේ එකඟතාවය ලබාගෙන ඔවුනට හිමි පාරිනෝෂික මූදල් කොටස් වශයෙන් ගෙවීම කිරීමේ තුම්බේ හඳුන්වා දීම.
- vii. සේවකයාගේ වැටුපෙන් අයකරන ලද නමුත් මෙතෙක මණ්ඩලයේ අර්ථසාධක අරමුදලට ජ්‍යෙෂ්ඨය නොකරන ලද හිහ මූදල් සහ මණ්ඩලය විසින් බැරකළ යුතු දායක මූදලට සමාන හිහ මූදල් තත්‍යා වශයෙන් අරමුදලේ සාමාජික ගිණුම් වෙත වහාම බැර කිරීමට කටයුතු කිරීම.

#### 4. නිගමනය

- i. මහජනතාවට ආරක්ෂිත, විශ්වාසදායී සහ සුච්‍යුවපහසු මාර්ගස්ථ මගි ප්‍රවාහන සේවාවක් සාධාරණ ගාස්තු ක්‍රමයක් යටතේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවා ඇත. එසේ වුවද මණ්ඩලය විසින් තම සතු සම්පත් හා කාර්ය මණ්ඩලය උපරිම ලෙස කාර්යක්ෂමව හා එලදායීව යොදාගනීමින් කළ යුතු මෙහෙයුම් කටයුතු වල කාර්යසාධනයේ සඳහා ප්‍රමාණවත් නොවන බව නිගමනය කරනු ලැබේ.
- ii. ඉංජිනේරු හා ධාවනමය හේතු මත මණ්ඩලය සතු බස්රථ ඇශ්‍යා පොදු ප්‍රවාහන සේවාව සඳහා උපරිම කාර්යක්ෂමතාවයකින් යොදා නොගැනීන බැවින් සියලු බස්රථ අලුත්වැඩියාවන් ප්‍රමාදයකින් තොරව සිදු කිරීමටත්, බස්රථ සේවා කිරීම හා නඩත්තු කටයුතු යාවත්කාලීනව කිරීමටත් ඉහත සඳහන් අරමුණු සපුරා ගැනීම සඳහා ප්‍රාදේශීය වැඩපොල වල හා ඩිපෝවල සතු වත්කම්, කාර්මික අංශ සඳහා මානව සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමටත් කඩිනමින් පියවර ගතයුතු බව නිගමනය කරනු ලැබේ.
- iii. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට පටහැනිව කටයුතු කිරීම නිසා මණ්ඩලයට වාසිදායක වන අයුරින් ප්‍රසම්පාදනයන් සිදු වී නොතිබුණු අතර රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව සියලු ප්‍රසම්පාදනයන් සිදු කිරීම කළයුතු බව නිගමනය කරනු ලැබේ.
- iv. අවශ්‍යතාවයට ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් පවත්වා නොගැනීම සහ වැටුප් හා වෙනත් ව්‍යවස්ථාපිත ගෙවීම නිසි පරිදි සිදු කර නොතිබීම හේතුවෙන් සේවක අතැප්තිය හා සේවය හැර යාමෙන් සේවක කාර්යක්ෂමතාවය අඩු වී තිබුණු අතර රකියා සුරක්ෂිතභාවය හා සේවක අභිප්‍රේරණය ගොඩනැගෙන අයුරින් මානව සම්පත් කළමනාකරණය සිදු කළ යුතු බව හා සේවකයන්ට කෙරෙන ව්‍යවස්ථාපිත ගෙවීම නිසි පරිදි කළයුතු බව නිගමනය කරනු ලැබේ.